

ශ්‍රී සංචාරක ව්‍යාපෘති අධිකාරීන් සඳහා මග පෙන්වීමක්

සම්පාදනය

සේනක පල්ලියගුරුණගේ

Bcom (SP), MA (ECON) හි ලංකා පරිපාලන සේවය
මාතර මහා නගර සභාවේ නාගරික කොමිෂන්



TRANSPARENCY
INTERNATIONAL
SRI LANKA

a nation that upholds integrity

**ඉරු කංචිජන ව්‍යාභිති
අධීක්ෂණය කදුනා
මග පෙනවීමක**

ප්‍රත්‍යාග්‍ය ව්‍යවසායා අධිකෘත්‍යා කඩා මග පෙනවීමක

ප්‍රථම මුද්‍රණය - 2016

ප්‍රකාශනය

© ව්‍යාපෘතීපේර්හේසි ඉන්විනැෂනල් ශ්‍රී ලංකා

අංක 5/1, ව්‍යුම්බිජන්ක් පාර, කොළඹ 05

දුරකථන - (94) 11 4369781

ගැක්ස් - (94) 11 2501707

වෙබ් අඩවිය - www.tisrilanka.org

ISBN:

සම්පාදනය

සේනක පල්ලියාගුරුවගේ Bcom (SP), MA (ECON)

ශ්‍රී ලංකා පර්පාලන සේවය

මාතර මහා නගර සභාවේ නාගරික කොමිෂන්ස්

ලපදේශකත්වය

ව්‍යාපෘතීපේර්හේසි ඉන්විනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ නීති කළමනාකරණ නීතියා ජාත්‍යන්තර ප්‍රාග්ධන මහතා

ස්තූතිය

- මාතර ප්‍රාදේශීය ලේකම් රංජිත් යාපා මහතා
- මාතර දිස්ත්‍රික් පළාත් පාලන ඉංජිනේරු ඩී.සී. ජයනත්දන මහතා
- ව්‍යාපෘතීපේර්හේසි ඉන්විනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ නීති නිලධාරී නීතියා තුළාණි කන්දේල්පාන මහත්මිය

පරිගණක පිටු සැකසීම

- හරිත දහනායක - ව්‍යාපෘතීපේර්හේසි ඉන්විනැෂනල් ශ්‍රී ලංකා ආයතන
- රාජ්‍ය කළමනාකරණ සභාකාර නීලධාර කේ.යේ.වී. ඇකලුංක මහතා
- පරිගණක ක්‍රියාකරණ අස්ථිරා මහත්මිය

මුද්‍රණය -

අන්තර්ගතය

1. ප්‍රජා වක්‍රීති කළනා යොදුවිය හැකි පොදු අරමුදල් කළනා ගැනීම

- 1.1 විමධිකගත අය වැය
- 1.2 උපමාන පාදක ප්‍රජා ප්‍රජා Criteria Based Grant
- 1.3 පළාත් තිශ්වේත සංවර්ධන ප්‍රධාන Provincial Specific Development Grants
- 1.4 විශේෂ වක්‍රීති අරමුදල්
- 1.5 විදේශ ආධාර අරමුදල්
- 1.6 පළාත් පාලන ආයතන සතු අරමුදල්

2. ග්‍රාමීය ප්‍රජා ක්‍රමවර්ධන වක්‍රීති

- 2.1. පොදු යෝතිම පහසුකම් ක්‍රමවර්ධන වක්‍රීති

3. වක්‍රීති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතන

4. යෙහළාලන සන්දර්භයක් තුළ ප්‍රජා සහභාගීත්වය

- 4.1 පාලනය (Governance)
- 4.2 යෙහළාලනය (Good Governance)
- 4.3 යෙහළාලනයේ අංගෝධාරා
- 4.3.1 නීති රිති අනුගමනය කරන
- 4.3.2 විනිවාර්තනය
- 4.3.3 ප්‍රතිචාරනය
- 4.3.4 සියලු මත ගරු කරන
- 4.3.5 අපක්ෂපාති හා සැබුම ඇතුළත්
- 4.3.6 කාර්යක්ෂම හා සපුලුදී
- 4.3.7 වගේම
- 4.3.8 සහභාගීත්වය

5. ප්‍රජා සහභාගීත්වය

- 5.1 බාහිර පාර්ශ්වයන්ගේ පාලනය හා ප්‍රජාවගේ පාලනය
- 5.1.1 බාහිර පාර්ශ්වයේ පාලනය
- 5.1.2 ප්‍රජාවගේ පාලනය
- 5.2 ප්‍රජා සහභාගීත්වයේ විවිධ මට්ටම්
- 5.2.1. අනුර නාමික සහභාගීත්වය
- 5.2.2. තොරතුරු සඡනයීම තුළ සහභාගීත්වය
- 5.2.3. උපදෙස් මධ්‍යම් තුළ සහභාගීත්වය
- 5.2.4. උව්‍යමය දුරිගැන්වීම උදෙසා සහභාගීත්වය
- 5.2.5. ක්‍රියාකාරකම හා බැඳුනු සහභාගීත්වය
- 5.2.6. අන්තර් ක්‍රියාකාරී සහභාගීත්වය
- 5.2.7. පූර්ණ සහභාගීත්වය ගෙවත් ස්වයං සැපිවකරන මට්ටම

6. ප්‍රජා වක්‍යාපන් ක්‍රියාත්මක කිරීම

- 6.1. සැපු ඉම පදනම්ත් වක්‍යාපන් ක්‍රියාත්මක කිරීම.
- 6.2. ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර වක්‍යාපන් ක්‍රියාත්මක කිරීම.
- 6.3. ප්‍රජා පාදක සංවිධාන සඳහා සැපු කොන්ත්‍රාත් පැවර්මේ කුමෙය
- 6.3.1 2006 රුපයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 3.9.1 වගන්තිය
- 6.3.2 ප්‍රජා පාදක සංවිධාන
- 6.3.3 ප්‍රජා වක්‍යාපන් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රජා පාදක සංවිධාන තෝරා ගැනීමේදී සලකා බලන සුදුසුකම්
- 6.3.4 ප්‍රජා පාදක සංවිධාන සඳහා කොන්ත්‍රාත් පිරිනැමීමේදී සලකා බලන කරයුතු

7. ප්‍රජා පාදක සංවිධාන මගින් ප්‍රජා වක්‍යාපන් ක්‍රියාත්මක කිරීම

- 7.1 ප්‍රජා වක්‍යාපන් ඉටුකිරීමේදී අපේක්ෂිත තත්ත්වය හා ක්‍රියාත්මක තත්ත්වය අතර පර්තරයන් ඇතිවන අවස්ථා
- 7.1.1 ප්‍රජා වක්‍යාපන් සඳහා ගැනීමේදී.
- 7.1.2 වක්‍යාපන් අනුමත කිරීම
- 7.1.3 වක්‍යාපන් සැලැසුම් කිරීම
- 7.1.4 ප්‍රජා වක්‍යාපන් ක්‍රියාත්මක කිරීම.
- 7.1.5 වක්‍යාපන් සඳහා ගෙවීම් කිරීම
- 7.1.6 පසු විපරම හා නඩත්තුව

8. ප්‍රජා වක්‍යාපන් ක්‍රියාත්මක කිරීමේදී ප්‍රජා සහභාගිත්වය

සාර්ථක කර ගැනීම සඳහා ප්‍රජාවගේ අවධානයට

යොමුවිය යුතු කරයුතු

- 8.1 ප්‍රජා සහභාගිත්වය සාර්ථක කර ගැනීම සඳහා ප්‍රජාවගේ අවධානයට යොමුවිය යුතු කරයුතු.
- 8.2 ප්‍රජා සහභාගිත්වයේ වැදගත්කම විද්‍යාත් ඇසීන්.

9. කුඩා නිර්මාණ ප්‍රජා වක්‍යාපන් වලට අදාළ තාක්ෂණික ප්‍රමිති කිහිපයක්

- 9.1 කොන්ත්‍රීරී සඳහා භාවිතා කරන මිශ්‍රණ අනුෂාසන
- 9.2 කොන්ත්‍රීරී සඳහා භාවිතා වන ආමුදව්‍ය ගැන සැලකිලුමන් විය යුතු කරයුතු
- 9.3 මාර්ග කොන්ත්‍රීරී කිරීම
- 9.4 සාමාන්‍ය මාර්ගයන් කොන්ත්‍රීරී කිරීමේදී සැලකිය යුතු කරයුතු
- 9.5 කොන්ත්‍රීරී මිශ්‍රණය සැකකිලුම සඳහා පෙටිරී භාවිතා කිරීම විසා යොග වේ.
- 9.6 කොන්ත්‍රීරී සාම්පල් පරිස්‍ය කිරීම
- 9.7 මාර්ග සඳහා කොන්ත්‍රීරී බුටෑර ග්‍රේ භාවිතා කිරීම (Interlocking Blocks Paving)
- 9.8 කුටිරී ග්‍රේ (Interlock) භාවිතා කිරීමේදී සැලකිලුමන් විය යුතු කරයුතු.
- 9.9 සලකා බැලිය යුතු තවත් ප්‍රමිති කිහිපයක්

10. ඔබගේ දැනුම්දීම් හා පැමිණිලි

1. ප්‍රජා ව්‍යවසෘති සඳහා යොදුවිය හැකි පොදු අරමුදල් හඳුනා ගැනීම

ශ්‍රී ලංකා ජන රජයේ මුදල් වර්ෂය වික් වික් වර්ෂයේ ජනවාරි මස 01 වැනිදායින් ආරම්භ වී විම වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදායින් අවසන් වන්නේය. 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආන්ත්‍රික ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය ප්‍රකාරව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සතු වන්නේය. විසේම ආන්ත්‍රික ව්‍යවස්ථාවේ 149 වැනි වගන්තිය අනුව ජනරජය සතු සියලු අරමුදල් වික්ව ඒකාබද්ධ අරමුදල හැමති අරමුදල නිර්මාණය වන බව කියවේ.

ඩේ අනුව යම් මුදල් වර්ෂයක් සඳහා වන අය වැය ලේඛනයක් පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගැනීමෙන් රජයේ පැවතෙන්මට අවශ්‍ය සියලු අවශ්‍යතා මූල්‍යනය කිරීම සිදු කරයි. රාජ්‍ය අය වැය කරණය යෙනු සෑම වසරකම අනිවාර්යයෙන්ම සිදුවන සාම්ප්‍රදායික මෙන්ම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, අදාළ මුදල් වර්ෂයේ අය වැය ලේඛනයේ ප්‍රතිඵාදන සීමා ඉක්මවා මුදල් වියදුම් කිරීමට සිදුවන සෑම විවම පරිපූර්ණ ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් අතිරේක වියදුම් සඳහා මූල්‍ය සම්පාදනය කර ගැනීමට හැකියාව ලැබේ.

මෙසේ පාර්ලිමේන්තුවේ සම්මත කරගනු ලබන අය වැය ලේඛනය මගින් බලය දෙන සීමාවන්ට යටත්ව ඒකාබද්ධ අරමුදලේ පොදු අරමුදල් වියදුම් කිරීමේ වගකීම මධ්‍යම රජයේ හා පළාත් සභාවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතනවලට පැවත්‍රේ. රජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය මෙන්ම විවිධ තෙක්නොලොජිජා අත්‍යාවන්ට යටත්ව විම පොදු අරමුදල් වියදුම් කිරීම සිදුකළ යුතුය. එවතින් වියදුම් ආයතන තුළ අභ්‍යන්තර විගණකයට ද, ඉන් පරිනාහිරව විගණකාධිපතිවරයාගේ විගණකයටද යටත්වන අතර අවසාන වශයෙන් සෑම අමාත්‍යාංශකම දෙපාර්තමේන්තුවකම හෝ ව්‍යවස්ථාපිත ආයතනයකම ප්‍රධානීන් (ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්)

විකි වියදම් පිළිබඳ පාර්ලිමේන්තුවට අවසානාත්මකව වගකීමට බැඳෙන්නේය.

විසේ වාර්ෂික අය වැය මගින් වැඩසටහන් හා ව්‍යාපෘති ලෙස හඳුනාග න්නා සංවර්ධන ගෝපනා කුම මූල්‍යනය කිරීමේ පොදු අරමුදල් විවිධ වන අතර ඒවා අතරින් ග්‍රාමීය මට්ටමේ ව්‍යාපෘති මූල්‍යනය කිරීමට මධ්‍යම රජය හා පළාත් සභාව හා පළාත් පාලන ආයතන පොදුවේ හාවිතා කරන අරමුදල් කිහිපයක් හඳුනාගැනීම ප්‍රයෝගනවත් වේ.

1.1 විමධිසගත අය වැය - Decentralized Budget

ග්‍රාමීය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමේන් තේර් පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙන් නට වාර්ෂික අය වැය ලේඛනයේ වෙන් කරනු ලබන අරමුදල් විමධිසගත අරමුදල් ලෙස සැකෙවීන් දැක්විය හැක. මෙම අරමුදල් වෙන් කළ හැකි ව්‍යාප කෙළේ හැකි කලර් අවශ්‍ය වෙනස්කම් ව්‍යාප හාජ්‍යනය කරන අතර, දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලැබේ. කුඩා පරිමාණයේ ඉදි කිරීම්, අලුත් වැඩියාවන්, මාර්ග සංවර්ධන කටයුතු, විවිධ හාත්චි හා උපකරණ බෙදා දීම් සහ ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහාද යොමු කර මෙම අරමුදල් අදාළ මුදල් ව්‍යාපයේ දෙසාම්බර් 31 දිනට පෙර වියදම් කළ යුතු අතර, ගම් මට්ටමේදී සාමාන්‍ය ජනතාව මන්ත්‍රී ප්‍රතිපාදන ලෙස මෙම අරමුදල් හඳුන්වනු ලැබේ. වර්තමානයේ රැඹියල් මිලියන 10 ක් වන විමධිසගත අය වැය අරමුදල් මගින් ජ්‍යෙෂ්ඨයෙන් දිස්ත්‍රික් මට්ටමේන් තේර් පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙන්ට තම මැතිවරණ දිස්ත්‍රික්කය තුළ වියදම් කළ හැක. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේර් පත්වන මන්ත්‍රීවරයෙන්ටද මෙම අරමුදල් හිමිවන අතර, ඔවුන්ට විම අරමුදල් ලංකාවේ සිනෑම තැනක හඳුනාගත් ව්‍යාපෘති සඳහා අදාළ මුදල් ව්‍යාප තුළ වියදම් කළ හැක.

1.2 උනමාන පාදක ප්‍රදාන - Criteria Based Grant

පළාත් සභාවේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු විසින් සේඛබ්‍යය, අධ්‍යාපනය, ජනගහනය ග්‍රාමීය යටිතල පහසුකම් ආදි විවිධ කෙළේවල නිර්ණායක මත පදනම්ව අදාළ පළාත තුළ හඳුනාගත් ප්‍රාග්ධන ව්‍යාපෘති හෝවත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට, ශ්‍රී

ලංකාවේ මුදල් කොමිෂම විසින් පළාත් සහා සඳහා වෙන් කර දෙනු බහන පොදු අරමුදල් විශේෂයකි. මෙම අරමුදල් පළාත් සහා අරමුදල් විශේෂයන් වන අතර මුදල් කොමිසමේ අනුමැතියකින් තොරව අරමුදල් අවශ්‍යතාවයන් මත ගොදුවන ව්‍යාපෘතිය වෙනස් කිරීමේ බලය ද පළාත් සහාවට ඇත.

1.3 පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන - Provincial Specific Development Grants

ශ්‍රී ලංකාවේ මුදල් කොමිසම විසින් අනුමත කරන ලද ප්‍රාග්ධන ව්‍යාපෘති (සංවර්ධන ව්‍යාපෘති) මූල්‍යනය කිරීම සඳහා පළාත් සහාව වෙත ලබාදෙන පොදු අරමුදල් පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රත්‍යන්ත වේ. මෙම අරමුදල් පළාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලට අනුමත ව්‍යාපෘතියෙන් පරානාහිර වෙනත් ව්‍යාපෘතියකට යොදුවීය නොහැකි අතර විසේ කරන්නේ නම් මුදල් කොමිෂමමේ පුර්ව අනුමැතිය ලබා ගත යුතුය.

1.4 විශේෂ ව්‍යාපෘති අරමුදල්

ග්‍රාමීය යටිතල පහසුකම්, ජීවතෙශ්‍ය සංවර්ධන කටයුතු ඇතුළු විවිධ කුඩා හා මධ්‍ය පරිමාතා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මධ්‍යම රජයේ හෝ පළාත් සහාවේ අමාත්‍යාංශ විසින් සිය වාර්ෂික අය වැය ලේඛනය මගින් වෙන්කර දෙනු බහන පොදු අරමුදල් විශේෂ ව්‍යාපෘති අරමුදල් ලෙස හඳුනාගත හැකිවේ. මෙම අරමුදල් හාවතා කොට සිදුකරන ව්‍යාපෘති අදාළ අමාත්‍යාංශයේ දිස්ත්‍රික් හෝ පළාත් කාර්යාල මගින් හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා හෝ පළාත් පාලන ආයතන හරහා හෝ ක්‍රියාත්මක කරනු ලබයි. ගම හැඟුම, මග හැඟුම, දිව්‍ය හැඟුම හා දින 100 සංවර්ධන වැඩ සටහන ආදි විවිධ නම් වලින් ඇතැම් විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක වූ අතර, වසරක් හෝ ඊට අඩු කාලයකට ව්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක විය.

1.5 විදේශ ආධාර අරමුදල්

ඇතැම් විට විවිධ විදේශීය රටවල් හා සංවිධාන ප්‍රත්‍යාග්‍ය මූල්‍ය ආයතන හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන විසින්ද දේශීය ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මධ්‍යම රජයේ

හෝ පලාත් සහාවේ රාජ්‍ය ආයතන හරහා අරමුදල් සම්පාදනය කරන අවස්ථා ඇත. මෙම විදේශ අරමුදල් ආපසු නොගෙවන ප්‍රභාන හැරියටත් කෙරී කාලීන හා දිගු කාලීන ණය ආධාර හැරියටත් අප රටට ලැබෙන අතර එම අරමුදල් අපේක්ෂිත ව්‍යාපෘති කාල සීමාව තුළ හඳුනාගත් නිශ්චිත කෙශ්ටූයක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යොදා ගැනේ.

ජපන් ආධාර (JICA), විස්ට්‍රේලියානු ආධාර (AusAid) හා දකුණු කොරයානු ආධාර (KOICA) ආදි ආධාර වැඩසටහන් විදේශ රටටම් ලබාදෙන ආධාර වලට නිදසුත් වන අතර යුරෝපීය සංගමය (European Union) හා වික්සත් ජාතිය්ගේ සංවර්ධන ආධාර වැඩසටහන (UNDP) වැනි ජාත්‍යන්තර සංවිධාන වලින් ද අප රටට සංවර්ධන ආධාර ලබා දෙනු ලබයි. විසේම ලෝක බැංකුව (World Bank), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ආසියානු සංවර්ධන බැංකුව (ADB), වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන ද, Transparency International Sri Lanka, සේවී ද විශ්ලේෂිතන් (Save the Children) හා ජාත්‍යන්තර ප්‍රමා අරමුදල (UNICEF) වැනි අන්තර්ජාතික රාජ්‍ය තොවන සංවිධාන විසින් ද අප රටට විදේශ අරමුදල් හෝ සංවර්ධන ආධාර සපයනු ලබයි.

1.6 පළාත් පාලන ආයතන සතු අරමුදල්

ප්‍රාදේශීය සහා, නගර සහා හා මහා නගර සහා යන ආයතන ව්‍යුග 03 න් සැදුම්ලත් ආයතන පද්ධතිය පළාත් පාලන ආයතන මෙස හැඳින්වේ. මහජන නියෝජනය්ගේන් හා නිලධාරීන්ගේන් සැදුම් ලත් මෙම ආයතන ආත්ම්බුකරණයේ ඉතාම කුඩා හා වඩාත් ජනතාවට සම්පූර්ණ ආයතන සමුහයකි.

මෙම පළාත් පාලන ආයතන සතු සුවිශ්ච භාවය වන්නේ පාර්ලිමේන්තුව විසින් සම්මත කර බලය දී ඇති සීමාවන්ට යටත්ව තම පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේන් හා ව්‍යාපාර ආයතන වලින් බඳු පැහැවැමට හා බඳු වික් රැස් කිරීමට ඇති හැකියාවයි. වර්පනම් බඳු, ව්‍යාපාර බඳු, කර්මාන්ත බඳු, විනෝද බඳු, ඉඩම් විකිණීම් බඳු හා මුද්දර ගාස්තු, වෙළඳ බලපත්‍ර ගාස්තු ආදි විවිධ බඳු හා ගාස්තු ද, තම ආයතනය සපයන , ත්‍රීඩ්‍යුංගන හා උද්‍යාන, සුසාන නෑම්, මල හා කසල බැහැර කිරීම ආදි විවිධ සේවා සැපයීම තුළින්

ලඛන සේවා ගාස්තුද ලෙස ලැබෙන ආදායම් වික්ව සැකසෙන අරමුදල් පළාත් පාලන ආයතනයේ අරමුදල් ලෙස හඳුනාගැනේ. අදාළ පළාත් පාලන ආයතන විසින් මුදල් වර්ෂයක් සඳහා සකස් කර සම්මත කර ගන්නා අයවාය ලේඛනයක් හරහා මෙම අරමුදල් පුනරාවර්තන වියදුම් හා ප්‍රාග්ධන වියදුම් ලෙස තම බල ප්‍රදේශයේ ජනතාවගේ සුහ සිද්ධිය සඳහා වැය කරනු බෙඩි.

පළාත් පාලන ආයතන සතු අරමුදල් වලින් සිදුකරනු ලඛන විවිධ සංවර්ධන ව්‍යාපෘති රාණියකි. මාර්ග සංවර්ධනය හා නඩත්තුව, ජල බස්නා කාණු හා ඇල මාර්ග සංවර්ධනය හා නඩත්තුව, වීදි පහන් සව් කිරීම, උදානාන හා ක්‍රිඩා පිටි ඇති කිරීම හා සංවර්ධනය කර පවත්වාගෙන යාම, නගර අමෙන්තුය සඳහා විවිධ නිර්මාණයන් ඉදි කිරීම හා පවත්වාගෙන යාම, පොදු සේවා සැපයීමට අවශ්‍ය දේපල, ව්‍යාහන හා උපකරණ මිලදී ගැනීම හා නඩත්තුව, ප්‍රජා සේවා සඳහා හා පර්පාලනය සඳහා අවශ්‍ය ගොඩනෑගිලි ඉදිකිරීම හා නඩත්තුව, සුසාන ණූම් හා ආදාහනාගාර සකස් කිරීම හා නඩත්තුව ඉන් සමහරකි.

සාරංශය

දේශීය තෝරු විදේශීය ඉහත කුමන මූලාශ්‍යකින් ලැබුණුද සංවර්ධන ආධාර ලෙස ලැබෙන අරමුදල් නාස්තිය හා දූෂණයෙන් තොරවූ නිසි කළමනාකරණයකින් යුතුව අදාළ සංවර්ධන ව්‍යාපෘති උපරිම කාර්යක්ෂමතාවයෙන් සම්පූර්ණ කිරීමට යෙදුවිය යුතු බව අප විශ්වාස කළද, විය විසේම සිදු තොවන බව ප්‍රාගෝශික සත්ත්‍යයකි.

2. ග්‍රාමීය ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති

ඉහත පරිවිෂේදයේ විස්තර කළ පරිදි දේශීය හෝ විදේශීය අරමුදල් භාවිතා කර ඇත රටේ ප්‍රාදේශීය මට්ටමේ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ජ්‍යෙෂ්ඨපාය සංවර්ධන කිරීම හෝ වෙනත් පොදු අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන කෙරිකාලීන සූලු හා කුඩා පරිමාන සංවර්ධන ව්‍යාපෘති ඇත මෙහිදී ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ලෙස සරලව හඳුනා ගැනේ. පසුගිය දැනු කිහිපයක අත්දැකීම් අනුව ලංකාවේ ග්‍රාමීය සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක කළ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති පහත දැක්වෙන පරිදි විෂය කෙළේ රාජීය පැතිර සිටී.

2.1. විවිධ කෙළේ වල පොදු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති

- කුඩා පාලම්, බේක්ස්කු, පැති බැම් හා පැති කාණු ඉදිකිරීම
- මාර්ග කොන්ශ්ටීර් ගල් ඇතිරීම, කොන්ශ්ටීර් කිරීම, තාර දැමීම, බොරල් හා පස් දැමීම
- පොදු පානිය ජල සම්පාදනය
- පොදු ලිං/පොදු නාන ස්ථාන ඉදිකිරීම
- පොදු සනීපාරක්ෂක පහසුකම් ඇති කිරීම
- තුළු පිටි, ප්‍රමා උද්‍යාන සැකසීම
- ප්‍රජා ගාලා සහ සංස්කෘතික මධ්‍යස්ථාන ඉදිකිරීම
- පෙර පාසල් සංවර්ධනය
- ග්‍රාමීය පාසල්වල සනීපාරක්ෂක පහසුකම් ඇති කිරීම
- ග්‍රාමීය විදුලිය දිගු කිරීම්
- සති පොල සංවර්ධනය කිරීම්
- දහම් පාසල් පොදු පහසුකම් සංවර්ධනය
- ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම
- ගිරිර සුවතා මං තීරු ඉදි කිරීම
- කිහිලන්ගෙන් ආරක්ෂා වීම සඳහා ආරක්ෂිත කොටු ඉදි කිරීම
- වැව් ප්‍රතිසංස්කරණය
- වාර්මර්ග, අමුණු, ඇල වේලි කෘෂි ලිං හා වාර් ජල සම්පාදන කටයුතු වැඩි දියුණු කිරීම

3. ව්‍යාපෘති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතන

ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති විශාල පරාසයක පැතිර සිටින බව ඉහත විස්තරය අනුව පැහැදිලි වේ. විසේම ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය ආයතන රුසක් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කාර්යයට මැදිහත් වේ. විනම්,

- දිස්ත්‍රික් ලේකම් /දිසාපති කාර්යාලය
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
- පළාත් පාලන ආයතන, (ප්‍රාදේශීය සභාව, නගර සභාව, මහා නගර සභාව)
- ප්‍රාදේශීය ගොවිපත සේවා කාර්යාලය
- පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව
- මහා මාර්ග සංවර්ධන අධිකාරය
- පළාත් මාර්ග සංවර්ධන අධිකාරය
- දක්ෂිණ සංවර්ධන අධිකාරය වැනි සංස්ථාවෙන් ආයතන මේට නිදුසුන්ය.

විවිධ කේතු ගණනාවක ප්‍රජා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කාර්යය ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතන හරහා සිදු කරනු ලැබූ බව මෙත කාලීන ප්‍රායෝගික අත්දැකීම් සඳහා බැඳීමේදී පැහැදිලි වේ. දිවි නැගුම වැනි කැම් කාර්මික ව්‍යාපෘති ද, මග නැගුම වැනි මාර්ග සංවර්ධන ව්‍යාපෘති ද, පාසල් සඳහා සහිතාරක්ෂක පහසුකම් සැපයීම, පෙර පාසල් සංවර්ධනය, කුඩා වාර්මාර්ග සංවර්ධන ව්‍යාපෘතිද, විදුලිය, ජලය, පොදු ගොඩනැගිලු ඉදි කිරීම වැනි ව්‍යාපෘති ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මෙත කාලයේදී සාර්ථකව ක්‍රියාත්මක කරනු ලැබේම වී සඳහා තොඳම නිදුසුන් සපයයි.

විශේෂයෙන් මධ්‍යම රජයේ සිනම රේඛීය අමාත්‍යාංශයකට දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් තම අමාත්‍යාංශයට අනුබද්ධීත විෂය කේතුයට අදාළ ප්‍රජා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී. ප්‍රාදේශීය ලේකම් කාර්යාල යනු

ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම පමණක් නොව ප්‍රාදේශීය හා ග්‍රාමීය සංවර්ධනයේදී විශාල කාර්ය භාරයක් ඉටු කරන ඉතා වැදගත් රාජ්‍ය ආයතන සමුහයකි.

ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය ප්‍රධාන වශයෙන් පළාත් පාලන ආයතන සතු කාර්යයන් වුවද මෙත කාලීන අත්දැකීම් අනුව පළාත් පාලන ආයතන අනිබවා එම කටයුතු ඉටු කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල යොදා ගැනීම කැපී පෙනුහි.

4. යහපාලන සන්දර්භයක් තුළ ප්‍රජා සහභාගීත්වය

යහපාලනය යන විද්‍යා මැණ කාලයේ ලොකු කුඩා සිංහල දිනන්ගේම මුවග තිරන්තරයෙන්ම රැදෙන නුරු පුරුදු යෙදුමක් ලෙස සාමාන්‍යකරණය වූ වචනයකි. ඇතැමුන් බොහෝම බැඳෙරුමේ ලෙසද, තවත් අය අපහාසයටද, උපහාසයටද මෙම විද්‍යා සාමාන්‍ය භාවිතාවේදී යොදන අයුරු මා මෙන්ම ඔබද අත්දැක අතිවාර සැක නැත.

විහෙන් මෙම කුමන අයුරින් හෝ මෙම විද්‍යා වහරන බොහෝ දෙනා මෙහි සැබැං අරුත් පිළිබඳ අවබෝධයකින් යුතුව විසේ කරනවාදැයි යන්න ප්‍රශ්නාර්ථයකි. විඛැවින් මෙම වචනය හා වියින් අරුත් ගැන්වෙන සංක්‍රාම පිළිබඳ දැන හඳුනාගැනීම කාහැවිත් වැඳගත් වනු ඇත.

4.1 පාලනය (Governance)

යහපාලනය යන්න ඉංග්‍රීසි භාෂාවේ දියුලා එන්ඩිරංඩ්පාර යන විද්‍යා සිංහල අර්ථ ගැන්වීමයි. නොවිසේනම් යහපත් ආන්ඩ්විකරණයයි. යහපාලනය යන සංක්‍රාමය ගැන සාකච්ඡා කිරීමට ප්‍රථම පාලනය හෙවත් ආන්ඩ්විකරණය (Governance) යන සංක්‍රාමය හඳුනාගැනීම වැඳගත් වේ. පාලනය හෙවත් ආන්ඩ්විකරණය මිනිස් ශිෂ්ටාචාරය තරම් පැරණි සංක්‍රාමයකි.

තීරණ ගැනීමේ ක්‍රියාවලියත් විම තීරණ ක්‍රියාත්මක කිරීමේ හෝ නොකිරීමේ ක්‍රියාවලියත් ආන්ඩ්විකරණය හෙවත් පාලනය ලෙස සරලව නෙළුන්වා දිය හැකිය. සංස්ථාමය (Corporate Governance) ප්‍රාදේශීය (Local Governance) දේශීය (National Governance) හෝ ජාත්‍යන්තර (International Governance) ලෙස විවිධ තෙවනු ඇත්තා ආන්ඩ්විකරණය හෙවත් පාලනය ක්‍රියාත්මක වේ.

ආන්ඩ්විකරණය හෙවත් පාලනය යන්න තීරණ ගැනීමේ හා විම තීරණ ක්‍රියාත්මක කිරීමේ හෝ නොකිරීමේ ක්‍රියාවලිය හා බිඳුනු සංක්‍රාමයක් බැවින් විම ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශවයන් (Actors of Governance) හා විම ක්‍රියාවලිය තුළ ඇති සැකසුම් හෙවත් ව්‍යුහයන් (Structures) පිළිබඳ සැලකිලුමත් වීමද අවශ්‍ය වේ.

තීරණ ගැනීමේ හා ඒවා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ විධිමත් හා නොවිධිමත් පාර්ශව සිටිය හැකි අතර, ආන්ඩ්බූකරණයේ හෙවත් පාලනයේ මට්ටම අනුව ව්‍යම පාර්ශව වල ස්පර්ශපය වෙනස් වේ. නිදසුනක් ලෙස ප්‍රාදේශීය ආන්ඩ්බූකරණයේ දී, ඉඩම් තීමියන්, ගොවී සංවිධාන, සමුපකාර සම්ති, ප්‍රජා පාදක සංවිධාන හා ඒවායේ නියමුවන් ආගමික නායකයින්, දේශපාලන පක්ෂ හා සංවිධාන, මූලස ආයතන, අධ්‍යාපන හා පර්යේෂණ ආයතන, හමුදා ආදිය වින් පාර්ශව ලෙස හඳුනාගත හැකිය. ප්‍රතික හා අන්තර්ජාතික ආන්ඩ්බූකරණයේදී මෙම පාර්ශව වල ස්වර්ශපය තවදුරටත් සංකීර්ණ වනු ඇත.

විසේම තීරණ ගැනීමේ හා තීරණ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තුළ ඇති ව්‍යුහයන් ද විවිධ වේ. විධිමත් හා නොවිධිමත් ව්‍යුහයන් තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ ඇත. රටේ ආන්ඩ්බූකරණයේ තීරණ ගැනීමේ ප්‍රධාන විධිමත් ව්‍යුහයක් ලෙස කැඩිනට් මණ්ඩලය හඳුනාගත හැකි අතර, ආන්ඩ්බූකරණයට ප්‍රබලව බලපාන තීරණ ගන්නා නොවිධිමත් ව්‍යුහයක් ලෙස කුස්සි කැඩිනෙටුව (Kitchen Cabinet) ද ක්‍රියාත්මකය.

4.2 යහපාලනය (Good Governance)

ඉහත ආන්ඩ්බූකරණය හෙවත් පාලනය ලෙස විග්‍රහ කළ, තීරණ ගැනීමේ හා ඒවා ක්‍රියාත්මක කිරීමේ හෝ නොකිරීමේ ක්‍රියාවලිය තවත් අංගේ ඩ්පාංග 08 කින් සමන්විතව ක්‍රියාත්මක වන විට එය යහපාලනය හෙවත් යහපත් ආන්ඩ්බූකරණය ලෙස අරුණු ගැන්විය හැකිය.

අල්ලස, දූෂණය හා නාස්ථිය පිටුදකීමින් රටේ පොදු යහපත සඳහා රටේ සම්පත් ප්‍රශ්නයේ අයුරුන් හාවිතයේ යෙද්වීමේ වඩාත් ජනතාවාදී හා මානවවාදී නිවැරදි තීරණ ගැනීමේ හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම සඳහා මෙම අංගෝධාංග 08 ජාත්‍යන්තරව පිළිගෙන ක්‍රියාත්මක කරයි.

4.3 යහපාලනයේ අංගෝධාංග

යහපාලනය අර්ථවත් වන්නේ මෙහි පහතින් විස්තර කරන අවවැද්‍යරුම් අංගෝධාංග හැකිතාක් දුරට ක්‍රියාත්මක වන විට බව වටහා ගැනීම ඉතාම වැදගත් වේ.

රේපය 1

4.3.1 නීති රීති අනුගමනය කරන

- අපක්ෂපාතී සාධාරණ නීතියේ රාමුව
- මානව හිමිකම්වල ආරක්ෂාව (විශේෂයෙන් කුඩා ජනවර්ගවලට)
- ස්වාධීන අධිකරණ පද්ධතිය හා අපක්ෂපාත අද්‍යුත්ත පොලුක් සේවය
- සියලුම ආයතනික සැකසුම් හා ක්‍රියාවලීන් නීතියට යටත් විය යුතුය යන පිළිගැනීම.
- ස්වාධීන කොමිෂන් සහා ඇතිවන අයුරුන් ව්‍යවස්ථා පැනවීම මෙම ගුණාංශය සුරුකීමට ඉවහළ් වනු ඇත.

4.3.2 විනිවිද භාවය

- තීරණ ගැනීම හා ඒවා ක්‍රියාත්මක කිරීම නීති හා රේගුලාසි අනුවම සිදුවන බව තහවුරු කිරීම.
- විනිවිද භාවය නිදහස් තොරතුරු සංසිරණය මත පදනම් වූ සංකල්පයකි.
- ගෝපන තොරතුරු පනත විනිවිද භාවය පිළිබඳ මහජන සහභාගිත්වය ප්‍රමුල් කරනු ඇත.

4.3.3 ප්‍රතිචාරීකාවය

- සියලු ආයතනික සැකසුම් හා ක්‍රියාවලීන් අදාළ සියලුම පාර්ශවයන්ගේ ඉල්ලීම්වලට අවබඳ සාධාරණ කාලයක් තුළ වඩාත් සුදුසු ප්‍රතිචාර බෙඩාම කළ යුතු බව
 - විය ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙන් සිටින නායකයන්ගේ හා රාජ්‍ය සේවකයින්ගේ වගකීම මැතිය හැකි මිණුමක් ලෙසද ගත හැක.
 - රාජ්‍ය සේවයට 2008 වසරේ හඳුන්වා දුන් පුරවැසි / සේවාලාභී ප්‍රයුජ්‍යා මෙම සංක්‍රෑපයට ප්‍රායෝගික නිදසුනකි.

4.3.4 කියලු මත ගරුව කරන

- යහ පාලනය තුළින් වේවිධාකාර වූ මත සිස්සේ සියලුමන්ටම විකර විය හැකි ප්‍රතිපත්ති හා ක්‍රියාදාමයන්ට හැකි පමණ අනුකූල වූ ජ්‍යෙකම්තිකත්වයකට එම සඳහා යොමු කරවයි.
 - ජන සමාජයේ වෛතිනාසික, සංස්කෘතික හා සමාජීය සංදර්ජයන් මනාව තේරුණම් ගැනීම තුළින් මෙම තත්වයට පෙනු විය හැකියි.
 - ව්‍යවස්ථාපාදායක සහාව ඇතුළු ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ වඩාත් එමදුරන්හේ මෙම සංකල්පය අරුත් ගැන්වෙන විටයි.

4.3.5 පෙනුම් හා සැවෙම පෙනුලත්

- ප්‍රධාන බාරාවේ සමාජ ප්‍රවාහය තුළ සැමට සමාන අවස්ථාවන් හා කිසිවෙකු වියිත් ඇත් තොහැරීමයි.
 - කිසිදු හේදයකින් තොරව සියලුම දෙනා තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමයි.
 - වඩාත් ප්‍රජාතාන්ත්‍රවාදී මැතිවරණ කුමයක් ස්ථාපිත කිරීම, මානව හිමිකම් බලගැන්වීම මෙම සංකල්පය ප්‍රශ්නයෙහි වයි.

4.3.6 කුරුගෙනුම හා සිපරූහායි

- ත්‍රියාවලීන් හා ආයතනික සැකසුම්වල ප්‍රතිඵලය ජනතාවගේ සැබෑ අවශ්‍යතාව ඉටුවන ස්ථාලදායී ඒවා විය යුතුයි.
 - කාර්යක්ෂමතා සංක්‍රෑපය මගින් ස්වාධාවික සම්පත් අනාගතයටද වෙන්කරමින් සිදුකරන තීරසාර හාවිතය හා පරිසරයේ පූර්ණතාව පිළිබඳ අභ්‍යන්තරයේ කරයි.

- රටක අනාගත දැක්ම, රටේ විවිධ විෂය කෙශතු අරහය පාතික ප්‍රතිපත්ති ඇති කිරීම, දැරස කාලීන සැලසුම් ආදිය මෙම සංකල්පයේ ප්‍රායෝගික භාවිතා වේ.

4.3.7 වගවීම

- රජයේන්, පොද්ගලික අංශයේන් වෙනත් සංවිධාන වලත් තීරණ ගත්තන් විසින් අදාළ තීරණ සම්බන්ධව මහජනතාවට, අදාළ ආයතනවලට හෝ සම්බන්ධ අනෙකුත් පාර්ශවයන්ට වගවීය යුතුය. (අවසන් ප්‍රතිචලය කෙසේ වුවත් තීරණය තමන්ගේ බව පිළිගැනීම)
- මෙමෙස වගවීම අදාළ සංවිධානයේ අන්තර තීරණයක් ද බාහිරයට බලපාන තීරණයක්ද යන්න මතත් වෙනස්වේ.
- විනිවිදහාවය භා නීතියේ ආධිපත්‍ය නොමැතිව වගවීම අසම්පූර්ණ වේ.
- යෝජිත විගණන පහත වගවීම පිළිබඳ ස්ථාපිත කිරීමට අදාළ සාධනීය පියවරකි.

4.3.8 සහභාගීත්වය

- සකම කාන්තාවකටම භා පිරිමියෙකුටම තීරණ ගැනීමේ ක්‍රියාවලීයට සම්බන්ධ වීමට අයිතියක් තිබිය යුතුය.
- මෙය සෘජුවම හෝ නීත්‍යානුකූල ආයතනික සැකසුමක් මත සිදුවිය හැකිය.
- සහභාගීත්වය පුළුල්ව ගත් කළ සංවිධානය වීමේ භා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මත පදනම් ව ඇත.
- සංවිධිත සිවිල් සමාජය
- සර්ව ජන ජන්ද බලය රටේ සියලු දෙනා පාලනයට සහභාගී වන වික් අවස්ථාවකි.

5. ප්‍රජා සහභාගීත්වය

ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී “සහභාගීත්වය” ඉතා වැදගත් සංක්ලේෂයකි. යහපාලනයේ අංශෝපාංච හා සසැදුමේදී ප්‍රජා ව්‍යාපෘතියක සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණාය වීමේලා තීරණාත්මක සාධකය ප්‍රජාව අදාළ ව්‍යාපෘති ක්‍රියාවලියට දක්වන සහභාගීත්වයේ ස්වර්ශපය හෝ මට්ටම බව ප්‍රායෝගික සත්‍යයකි. ප්‍රජා සහභාගීත්වයේ මට්ටම අනුව ප්‍රජා ව්‍යාපෘතියේ පාලනය හිමි වන්නේ කාවද යන්න තීරණාය වේ. විනම් බාහිර පාර්ශවයේ පාලනයද නැතහොත් ප්‍රජාවගේ පාලනයද යන්නයි.

5.1 බාහිර පාර්ශවයන්ගේ පාලනය හා ප්‍රජාවගේ පාලනය

ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රජාව දක්වන සහභාගීත්වයේ මට්ටම මත, අදාළ ව්‍යාපෘතිය ප්‍රජාවගේ පාලනයට නතු වූවක් ද, නැතහොත් බාහිර පාර්ශවයේ පාලනයට නතු වූවක් ද යන්න තීරණාය වේ.

5.1.1 බාහිර පාර්ශවයේ පාලනය

ග්‍රාමීය ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අදාළ ව්‍යාපෘති තෝරා ගැනීම, සැලසුම් කිරීම, ඇස්තමෙන්තු කිරීම, අරමුදල් සම්පාදනය, ක්‍රියාත්මක කිරීම, අධිකෘත්‍යා සහ පසු විපරම කිරීම හා නඩත්තුව ආදි පියවරයන්හිදී අදාළ ව්‍යාපෘතියේ ප්‍රතිලාභ සංස්ක්‍රිත විදින ප්‍රජාවට පරිභාහිර රාජ්‍ය, පුද්ගලික හෝ රාජ්‍ය නොවන පාර්ශවයන් මුළුමනින්ම හෝ වැඩි වශයෙන් මැදැහත් වන්නේ නම් විවැති ප්‍රජා ව්‍යාපෘති හානිර පාර්ශවයන් පාලනය යටතේ ක්‍රියාත්මක වන ප්‍රජාවගේ අවම සහභාගීත්වය සහිත ව්‍යාපෘති බව හඳුනාගත හැකිය. මෙයි තත්වය ප්‍රජා සංවර්ධනයේදී වර්තමානයේ අප්‍රේෂිත තත්වය නොවන අතර, බාහිර පාලනය යටතේ ක්‍රියාත්මක ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිවල තීරසාර පැවැත්ම පිළිබඳ ගැටු ඇතිවිය හැක.

රේපය 2

බාහිර භාවනය යටතේ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී

1. 1ව්‍යාපෘති තේරු ගැනීම පහසුවිය හැක. විනෙන් ප්‍රජාවට වඩාත් අවශ්‍ය ප්‍රමුඛ ව්‍යාපෘතිය මග හැරියාමේ අවස්ථාව වැඩිය.
2. ප්‍රජාවට අවශ්‍ය ව්‍යාපෘතිය හැඳුනාගත්තු, විය සැලසුම් කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී අප ප්‍රජාවගේ අදහස් මග හැරී යන බැවින් ව්‍යාපෘතියේ අවසාන අරමුණු ඉටු නොවේ.
3. ප්‍රජාව තමන් ව්‍යාපෘතියේ හිමිකරුවන් හෝ හාරකරුවන් ලෙස සිතනවාට වඩා කුම් කරුවන් හෝ පිටස්තරයන් වීමට ඇති හැකියාවන් වැඩිය.
4. ඇරමුද්‍රේ හා සම්පත් තාක්ෂණිය හා දූෂණාය ඉහළ අගයක් ගනී. ව්‍යාපෘතියේ ගුණාත්මක ප්‍රමිතිය අඩුවේ.
5. ව්‍යාපෘතියේ ආරක්ෂාව හා නඩත්තුවද හාහිර පාර්ශවයන්ටම කිරීමට සිදුවේ.
6. ව්‍යාපෘතියේ ආරක්ෂාව හා නඩත්තුවද හාහිර පාර්ශවයන්ටම කිරීමට සිදුවේ.
7. ව්‍යාපෘතිය කළුපැවැත්ම අඩුය.

5.1.2 ප්‍රජාවගේ පාලනය

ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති තෝරා ගැනීම, සැලසුම් කිරීම, ඇස්කමෙන්තු කිරීම, අරමුදුල් සම්පාදනය, ක්‍රියාත්මක කිරීම, අධික්ෂණාය පසු ව්‍යවර්මි කිරීම, නඩත්තුව හා ආරක්ෂාව ආදි සියලු කාර්යන් අදාළ ව්‍යාපෘතියේ ප්‍රතිලාභී මහජනතාව විසින් මුළුමනින්ම හෝ වැඩිවිශයෙන් සිදු කරන්නේ නම් ව්‍යුහෙහි ව්‍යාපෘති ප්‍රජාවගේ පාලනය යටතේ සිදුවින ප්‍රජා ව්‍යාපෘති ලෙස හඳුනාගත හැකිය. වෙනත් වචන වලුන් ප්‍රකාශ කරන්නේ නම් වැඩි ව්‍යාපෘති සැබෑ ප්‍රජා සහභාගිත්වය සහිත සැබෑ ප්‍රජා ව්‍යාපෘති ලෙස හඳුනාගත හැකිය.

රූපය 3

ප්‍රජාවගේ පාලනය යටතේ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී

1. ප්‍රජාවගේ අවශ්‍යතා මත වඩාත් අත්‍යවශ්‍ය ව්‍යාපෘතිය හඳුනාගත හැකිවේම.
2. ප්‍රජාවගේ අදහස් හා සිතැගි අනුව ව්‍යාපෘති සැලසුම් කිරීමට හැකිවේම.
3. ප්‍රජාව ව්‍යාපෘතියේ කුලී කරුවන් හෝ සිරකරුවන් නොව ව්‍යාපෘතියේ හීමිකරුවන් හා හාරකරුවන් බවට පත් වීම.
4. අරමුදුල් හා සම්පත් උපරිම ලෙස උපයෝගනය වීම සහ නාස්ථිය දූෂණාය ඉතා අවම වීම.

5. ව්‍යාපෘතියේ ගුණාත්මක ප්‍රමීතිය හා නිමැවුම ඉහළ යාම.
6. ව්‍යාපෘතියේ ආරක්ෂාව හා නඩත්තුව ප්‍රජාව විසින්ම සිදු කරයි.
7. ව්‍යාපෘතිය දිගුකළේ පවතී.
8. පොදු අරමුදාල් හා පොදු දේපල ආරක්ෂාව පිළිබඳ මතය සමාජගත්තේ තහවුරු වේ.

5.2 ප්‍රජා සහභාගීත්වයේ විවිධ මට්ටම්

යම්කිසි ප්‍රජා ව්‍යාපෘතියක් හානිර පාර්ශ්වයන්ගේ පාලනයට හෝ ප්‍රජාවගේ පාලනයට නතු වන්නේ ප්‍රජා සහභාගීත්වයේ මට්ටම හෝ ස්වරූපය අනුවයි. ඒ සඳහා ප්‍රජාවගේ සහභාගීත්වය සිදුවන ආකාරය හඳුනාගැනීම වැදගත්ය.

රූපය 4

5.2.1. අශ්‍රීය නාමික සහභාගීත්වය

ව්‍යාපෘතියේ ප්‍රතිලාභී ජනතාව ව්‍යාපෘති රැක්වීමට සහභාගී වීම, ව්‍යාපෘති නිලධාරීන්ගේ අදාළක් වලට සවන් දීම, අවසානයේ අත්පොළසන් දී පිටව යාම මෙම මට්ටමේ දී ප්‍රජා සහභාගීත්වය ලෙස හඳුනා ගැනේ. මෙය ප්‍රජා සහභාගීත්වයේ ඉතාම දුරටත මට්ටම වන අතර, හානිර පාර්ශ්වය ව්‍යාපෘතියට අදාළ සියලු තීරණ ගෙන ව්‍යාපෘතිය සම්පූර්ණ කරයි.

5.2.2. තොරතුරු සැපයීම තුළ සහභාගිත්වය

ව්‍යාපෘතියේ ප්‍රතිලාභී ජනතාව යම් කිසි ප්‍රශ්නාවලියකට පිළිතුරු සැපයීම තුළින් නිශ්චිත තොරතුරු ප්‍රමාණයක් ලබාදීමෙන් ව්‍යාපෘති කටයුත්තට දායක වීම මගින් තම සහභාගිත්වය ලබාදීම මෙහිදී සිදුවේ. එම තොරතුරු සළකා බැඳීමට ව්‍යාපෘති කණ්ඩායම බැඳී නැති අතර, භාජිර පාර්ශවයන්ගේ පාලනය ප්‍රබලව පවතී. මෙයද ප්‍රජා සහභාගිත්වයේ දුර්වල අවස්ථාවකි.

5.2.3. උපදෙස් ලබාදීම තුළ සහභාගිත්වය

ප්‍රතිලාභී ජනතාව මූණ ගැහෙන යම් අවස්ථාවකදී ව්‍යාපෘති කණ්ඩායම විසින් තෝරාගත් ප්‍රජා ව්‍යාපෘතිය පිළිබඳ තම අදහස් හා යෝජනා දැක්වීම තුළින් දායක වීමට ව්‍යාපෘති කණ්ඩායම් විසින් ප්‍රතිලාභී ජනතාවට අවස්ථාව ලබාදේ. මෙහිදී ප්‍රශ්න හා විසඳුම් හඳුනා ගැනීම භාජිර විශේෂයෙන් විසින් සිදුකරන අතර, මහජනතාවගේ අදහස් මත අදාළ තීරණ වෙනස් වීමටද ඉඩ ඇත. වැනෙන් තව දුරටත් ව්‍යාපෘතිය සම්බන්ධව බාජිර පාර්ශවයේ පාලනය ප්‍රබලයි.

5.2.4. දුව්‍යමය දීර්ඝන්වීම උදෙසා සහභාගිත්වය

මෙහිදී ආහාර, මුදල්, හෝ වෙනත් ආකාරයේ දීර්ඝ ගැන්වීම් සඳහා මහජනතාව සිය සම්පත් හෝ ගුම්ය ව්‍යාපෘති සඳහා ගොදුවයි. ව්‍යාපෘතිය අවසානයේ පොදුවේ ප්‍රජාවට වන ප්‍රතිලාභය පිළිබඳ කළේපනා කර ව්‍යාපෘතියට දායක වනවා නොව ව්‍යාපෘති කටයුතු වලට දායක නොවීම නිසා තමාට සිදුවිය හැකි ආර්ථික පාඩු පිළිබඳ සළකා සහභාගිත්වය බ්‍රහා දීමට බාජිර පාර්ශව විසින් ප්‍රජාව පොළුවෙන අවස්ථාවක් ලෙස මෙම සහභාගිත්ව මට්ටම සැපුකිය හැක.

ගම තුළ සිදු කරන මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු වලට ගුම්යෙන් දායක නොවූ හෝ සම්බන්ධී සහනාධාරය නතර කරන බවට කරන බලපෑම මත ව්‍යාපෘතියට සිය ගුම්ය ලබාදීම මේ සඳහා වන මැත කාලීන හොඳම නිදසුනකි. බොහෝ අවස්ථාවලදී මෙය නියම සහභාගිත්වය ලෙස සැපුකිමට පෙළුම් ඇතත් අදාළ බලපෑම හෝ දීර්ඝන්වීම නතර වූ විට ප්‍රජා සහභාගිත්වය නතර වන අතර, ව්‍යාපෘතිය සම්බන්ධ ප්‍රථම් වගකීමක් ප්‍රජාවට නොමැත. කෙසේ වෙතත් ව්‍යාපෘතිය සම්බන්ධ බාජිර පාර්ශවයේ පාලනය යටුපත් වී ප්‍රජාවගේ

පාලනයට ව්‍යුපතිය නතු වීමට පටන් ගන්නේ අවම වශයෙන් මෙම සහභාගිත්ව මට්ටමේ සිට වීම කැසී පෙනේ. (රූපය 3 බලන්න)

5.2.5. ක්‍රියාකාරකම් හා බැඳුනු සහභාගිත්වය

භාජිර පාර්ශවයන් තීරණය කරන ලද ව්‍යුපති අරමුණු සාර්ථක කර ගැනීමට ප්‍රජාව විවිධ කණ්ඩායම ලෙස විකුණුව ඒ සහභාගිත්ව නිමුවයි. ආහාර, උපකරණ හෝ අමුද්‍යා ආදි විවිධ අයුර්න් දායක වෙමින් ව්‍යුපතිය ක්‍රියාත්මක කිරීමට සහභාගි වීම මෙම අවස්ථාවේදී සිදුවේ.

මෙම තත්ත්වය ව්‍යුපතියක මුළු අවස්ථාවේදී (විනම් සැලසුම) නොව ව්‍යුපතිය ක්‍රියාත්මක කිරීමේදී බොහෝ විට භාජිර පහසු කරන්නන්ගේ උනන්දුව මත ඇතිවේ. විහෙත් මෙම මට්ටමේදී භාජිර පාර්ශවයට වඩා ප්‍රජාවගේ පාලනයට ව්‍යුපතිය නතුවන්නට පටන්ගති.

5.2.6. අන්තර් ක්‍රියාකාරී සහභාගිත්වය

මෙම අවස්ථාවේදී ව්‍යුපති අවශ්‍යතා හඳුනාගැනීම, සැලසුම් සකස් කිරීම, ප්‍රජා සංවිධාන පිහිටුවීම හා ඒ මගින් ව්‍යුපති ක්‍රියාත්මක කිරීම වැනි කාර්යයන් හිඳී ප්‍රජාව උදෙස්ගයෙන් හා ස්වේච්ඡාවෙන් සහභාගි වී කටයුතු කරයි. විහෙත් ව්‍යුපති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදුල් වළින් වැඩි ප්‍රතිශතයක් භාජිර පාර්ශවයන්ගේ උබා ගති. ව්‍යුපති අවශ්‍යතා සපුරාගැනීම සඳහා පමණක් නොව ප්‍රජා අයිතිවාසිකමක් ලෙස සහභාගිත්ව සංක්‍රෑතය අර්ථ ගැන්වෙන පරිදි කටයුතු කිරීමට මෙහිදී ප්‍රජාව පෙළමේ. ප්‍රජාවගේ පාලනය ඉස්මතුව පවතී.

5.2.7. පුරුණ සහභාගිත්වය හේවත් ස්වයං සංඝිතකරණ මට්ටම

ප්‍රජාව සත්‍ය වශයෙන් බල ගැන්වෙන්නේ පුරුණ සහභාගිත්ව මට්ටමිදිය. බාජිර බලපෑම් වලින් තොරව පවත්නා රටාව වෙනස් කිරීමට ප්‍රජාව ස්වයංව සංවිධානය වී ඒකාබද්ධව කටයුතු කරයි. ප්‍රජා ව්‍යුපති සම්බන්ධයෙන් ගත් කළ ව්‍යුපති හඳුනාගැනීමේ සිට පසු විපරාම හා නඩත්තුව දක්වා සියලු කාර්යයන් වලදී ප්‍රජාවගේ පාලනය පවතී.

අවශ්‍ය තාක්ෂණික උපදෙස් උබා ගැනීම, සංවිධාන ලියා පදිංචිය වැනි

කටයුතු සඳහා භාජිර අංශ සමග සම්බන්ධ වේ. අරමුදල් ප්‍රජාව විසින්ම සම්පාදනය කරන අතරම, නොවීසේනම් අරමුදල් සපයන ආයතන වෙත පුත්‍රී බලපෑමක් සිදුකර අවශ්‍ය අරමුදල් සම්බන්ධීකරණය කර ගනු ලැබේ. අරමුදල් භාජිරින් ලබා ගත්තද ඒවා භාවිතා කරන ආකාරය පිළිබඳ ප්‍රජාව පාලනයක් තබා ගනී.

6. ප්‍රජා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

පොදු අරමුදල් භාවිතා කොට ප්‍රජා පාදක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම විවිධ ආයතන විසින් විවිධ අයුරින් සිදු කරනු ලබයි. විශේෂයෙන් ග්‍රාමීය මට්ටමේ රාජ්‍ය ආයතන ප්‍රජා පාදක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කරන ක්‍රම කිහිපයක් පහත පරිදි සාකච්ඡා කළ හැක.

6.1. සෙසු ගුම් ජෑනම්මින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා වැනි පළාත් පාලන ආයතනවලට මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය වැනි රාජ්‍ය ආයතන වලට මෙම කුමය පහසුවෙන් අනුගමනය කළ හැකිය. කොන්ත්‍රාත්තුව ඉටු කිරීමට අවශ්‍ය උවස ඇස්තමේන්තුවක් සකස් කිරීමට කටයුතු කර, විම උවස බාහිර ආයතන විමින් මිල ගණන් කැඳවා මිලදී ගෙන, තම ආයතනයේ ගුම්ය (පූහුණු හා නුපූහුණු) භාවිතා කොට ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම මෙම කුමයෙදී සිදු කරනු ලබයි. ග්‍රාමීය මාර්ග සංවර්ධනය, කුඩා ගොඩනැගිලි ඉදි කිරීම වැනි ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති මෙම අයුරින් බහුලව ඉටු කරනු බඩන්හේ පළාත් පාලන ආයතන විසිනි. විහෙත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ගොවීජන සේවා මධ්‍යස්ථාන වැනි රාජ්‍ය ආයතන විසින් මෙම කුමය භාවිතා කරන්නේ නම් ඔවුන් උවස ඇස්තමේන්තුවේ උවස මෙන්ම ගුම්ය ද භාහිරන් මිලදී ගෙන කටයුතු කළයුතුය.

මෙම කුමයෙදී ඇති විශේෂ වාසීය වන්නේ ව්‍යාපෘතිය සඳහා වන උවස හා ගුම් පිරිවැය පමණක් වැයවීමත්, බාහිර පාර්ශ්වයකට ලාභාංශ තෙස මුදලක් වෙන් නොකිරීමත් නිසා ව්‍යාපෘති පිරිවැය අවම කර ගත හැකි වීමයි.

පූහුණු හා නුපූහුණු ගුම්ය සඳහා රජයේ සම්මත මිල ගණන් වෙළඳපොල මිල ගණන් සමඟ සැසදිලිමේදී ඉතා අවම විම හා කොන්ත්‍රාත්තුව ඉටු කිරීමේ වගකීම මුළුමනින්ම ආයතනය මත පැවතෙන බැවින් මෙම කුමය බහුලව යොලු නොගනී.

6.2. ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

2006 රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය මගින් පෙන්වා දැඟැති උපදෙස් අනුගමනය කර අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත් කරු, විවෘත මිළ ගණන් කැඳවා තෝරා ගැනීම මෙම ක්‍රියාත්මකයි. මෙම ක්‍රියාත්මකය ප්‍රජා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන සිනෑම ආයතනයකට ක්‍රියාත්මක කළ හැකි අතර, ආදාළ කොන්ත්‍රාත් කරු අපේක්ෂා කරන ලාභ ප්‍රතිශතය ව්‍යාපෘතියට විකතුවීමෙන් ව්‍යාපෘති පිරිවැය ඉහළ යා හැක. විසේම කොන්ත්‍රාත් කරුවෙකු තෝරා ගැනීමට ප්‍රසිද්ධ ලංසු කැඳවීමට (ප්‍රවත්පත් දැන්වීම් මගින්) සිදුවිය හැකිය. බාහිර කොන්ත්‍රාත් කරුවෙකු විසින් ව්‍යාපෘතිය සිදු කරන බැවින් විනි උපරිම එලඹයිනාව සඳහා කොන්ත්‍රාත්තුව පිරිනමනු බෙඩන ආයතනය මගින් ව්‍යාපෘතිය නිරන්තරයෙන් අධික්ෂණය කළ යුතුය. ව්‍යාපෘතිය ඉටු කිරීම සඳහා (ICTAD ආයතනයේ වැනි) ලියාපදිංචි කොන්ත්‍රාත් කරුවෙකු තෝරාගත හැකි වීමත් කොන්ත්‍රාත්තුව සඳහා ගතවන කාලය අඩුවීමත් වාසියක් වේ.

ප්‍රසිද්ධ ලංසු කැඳවා කොන්ත්‍රාත් කරුවෙන් තෝරා ගැනීමට හැමවිටම අපහසු බැවින් කොන්ත්‍රාත් පිරිනමන ආයතනයට වාර්ෂිකව සුදුසුකම් සහිත කොන්ත්‍රාත් කරුවෙන් ලියාපදිංචි කර ගැනීමෙන් ඔවුන් අතර සිමිත මිළ ගණන් කැඳවා කොන්ත්‍රාත්තුව පිරිනැමීමට සුදුසු කොන්ත්‍රාත් කරුවෙකු තෝරා ගෙන කොන්ත්‍රාත් පිරිනැමිය හැකිය.

ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන 2016 යටතේ සැම ග්‍රාම නිලධාරී වසමකම ඉටු කිරීමට යෝජිත ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සියල්ල ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන් යටතේ වින විධි විධාන වෘත්ත අනුව ඉටු කළ යුතු බවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්පෙරේ 2016.03.24 දිනැති අංක 02/2016 දුරණ වකුලෝධය මගින් නියම කර ඇත.

6.3. ප්‍රජා පාදක සංවිධාන සඳහා සංග්‍රහ කොන්ත්‍රාත් පැවරීමේ ක්‍රමය

2006 රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 3.9.1 වගන්තිය පකාරව රාජ්‍ය මුදල් වකුලේඛ අංක 01/2012 මගින් ලබා දී ඇති උපදෙස් පරිදි මෙම ක්‍රමය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය ආයතන විසින් බහුලව යොදා ගනී.

ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන 2016 යටතේ සෑම ග්‍රාම නිළධාරී වසමකම ඉටු කිරීමට යෝජිත ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සියල්ල ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන් යටතේ වින විධි විධාන වලට අනුව ඉටු කළ යුතු බවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්පෙර 2016.03.24 දිනැති අංක 02/2016 දරණ වකුලේඛය මගින් නියම කර ඇති බැවින් 2016 වසරේ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සංග්‍රහ කොන්ත්‍රාත් ක්‍රමයට ප්‍රජා පාදක සංවිධාන මගින් ඉටු කරවා ගැනීමට හැකියාවක් නොමැත.

6.3.1 2006 රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 3.9.1 වගන්තිය

“ව්‍යාපෘතියක තීරසාරත්වය පිළිබඳ අවශ්‍යතාවය මත හෝ යම් හඳුනාගත් භූගෝළීය ප්‍රදේශයක රැකිය අවස්ථා ඇති කිරීම වැනි විශේෂත සමාජ අරමුණු ඉටුකරවා ගැනීම සඳහා දේශීය/පළාත්බඳ ප්‍රජා පාදක සංවිධාන සහභාගිකරවා ගැනීම සූදුසු වේ.”

6.3.2 ප්‍රජා පාදක සංවිධාන

යම් නිශ්චිත භූගෝළීය සීමාවක් තුළ පිටත්වන යම් සමානතාවයන් සහිත ප්‍රජා කණ්ඩායම් වික්ව, නිශ්චිත අරමුණාක් ඉටු කර ගැනීම සඳහා පිහිටුවාගෙන රජයේ අනුබද්ධිත ආයතනයක නීතසානුකූලව ලියාපදිංචි කර ඇති සම්ති සමාගම් හෝ සංවිධාන ප්‍රජා පාදක සංවිධාන ලෙස හඳුනාගත හැක.

නිදිසුන්

- ග්‍රාම සංවර්ධන සම්ති
- ගොවී සංවිධාන
- ගැම් දිරිය මහජන සමාගම්

මුදල් හා කුමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් විසින් 2012.01.05 දින නිකුත් කරන ලද රාජ්‍ය මුදල් වතුලේඛ අංක: 01/2012 අනුව කොන්ත්‍රාත් පිරිනමන ආයතනයේ ප්‍රධානීය සහ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නම් කරනු බඳන නියෝගීතයන්ගෙන් සමන්වීත තිප්පද්ගල කම්ටුවක් මගින් මෙහි අංක 6.3.3 යටතේ සඳහන් කර ඇති සූදුසුකම් පරික්ෂාකර සහාය කිරීමෙන් අනතුරුව පහත සඳහන් ප්‍රජා පාදක සංවිධාන වෙත ඉදිකිරීම් වැඩ කොන්ත්‍රාත්තු පැවරිය හැකිය.

- I. සමෘද්ධි බලකායන්/සමෘද්ධි සම්ති
- II. විවිධ සේවා සමුපකාර සම්ති
- III. සමුපකාර කම්කරු සම්ති (කම්කරු සේවා සඳහා පමණක්)
- IV. ග්‍රාම සංවර්ධන සම්ති
- V. පාසල් සංවර්ධන සම්ති (බල සීමා ප්‍රදේශයට අදාළව පාසල් පරිග්‍රයෙහි ක්‍රියාත්මක)
- VI. අනුමත ගොවී සංවිධාන
- VII. ග්‍රාමෝද්‍ය මත්ත්වල සහ ප්‍රජා සංවර්ධන සම්ති (පළාත් පාලන සේෂ්‍රයේ සංවර්ධන කටයුතු වලට දායක වන්නා වූ සම්ති)
- VIII. ගැමී දීරිය මහජන සමාගම්
- IX. සහාධිපත්‍ය කළමනාකරන අධිකාරිය යටතේ ලියාපදිංචි කරන ලද සහාධිපත්‍ය කළමනාකරණ සංස්ථා
- X. විභාරස්ථ කාර්ය සාධන සම්ති (ස්වකිය විභාරස්ථාන හා දහම් පාසල් පරිග්‍රයන්හි ක්‍රියාත්මක)
- XI. විභාරස්ථ දායක සහා (ස්වකිය විභාරස්ථාන හා දහම් පාසල් පරිග්‍රයන්හි ක්‍රියාත්මක)
- XII. සමාජ සේවා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පාරික වැඩිහිටි ලේකම් කාර්යාලයේ ලියාපදිංචි ග්‍රාමීය වැඩිහිටි කම්ටු
- XIII. ප්‍රාදේශීය ලේකම්වරයාට සැහීමකට පත්වීය හැකි දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් හඳුනාගන්නා ප්‍රජා සංවිධාන

6.3.3 ප්‍රජා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රජා පාදක සංවිධාන තෝරා ගැනීමේදී සලකා බලන සූදුසුකම්

රාජ්‍ය මුදල් වතුලේඛ අංක : 01/2012 **අනුව ඉහත කි කම්ටුව** විසින් පහත ලිපි ලේඛන පරික්ෂා කර යෝග්‍යතාව සමාලෝචනය කිරීමෙන් අනතුරුව සූදුසු ප්‍රජා පාදක සංවිධාන තෝරාගත හැක.

- i. බැංකු ප්‍රකාශ සහ අයිරා පහසුකම් අනුමත කරන සමඳ්දී බැංකු, සමුපකාර බැංකු හෝ ග්‍රාමීය බැංකු වැනි මූල්‍ය ආයතන විසින් බැංකු සහ මූල්‍ය පහසුකම් ලබා ඇති බව සනාථ කරන ලිපි ලේඛන
- ii. සමාන වැඩි පිළිබඳව පෙර පළපුරුදුකම් වලට දායක වී ඇති බවට අදාළ සහතික හෝ ඉටු කර ඇති වැඩි පිළිබඳ මෙන්ම ව්වායේ ප්‍රමිතීන් පිළිබඳ සංස්කරණ පත්විය හැකි සාක්ෂි අවුරුදුදුකට පෙර පිරිනමන ලද නමුත් අසම්පුර්ණ කොන්ත්‍රාත්ද ඇතුළුව ඉකුත් වසර තුළ ඔවුනට පිරිනමන ලද කොන්ත්‍රාත් වැඩි පිළිබඳව අදාළ සම්තිය නිකුත් කර ඇති ප්‍රකාශයක් (කොන්ත්‍රාත් නාමය, ස්ථානය, සේවා දායක, කොන්ත්‍රාත්තුවේ වට්නාකම සහ වර්තමාන තත්ත්වය)
- iii. අදාළ කාර්යය උප කොන්ත්‍රාත් නොදෙන බවට සම්තියෙන් නිකුත් කළ ප්‍රකාශයක් (෋ප කොන්ත්‍රාත් වල යෙදුනහාත් ව්වැනි සම්ති/සංවිධාන අසාධු ලේඛනගත කළ යුතුය)
- iv. අදාළ කාර්යය උප කොන්ත්‍රාත් නොදෙන බවට සම්තියෙන් නිකුත් කළ ප්‍රකාශයක් (෋ප කොන්ත්‍රාත් වල යෙදුනහාත් ව්වැනි සම්ති/සංවිධාන අසාධු ලේඛනගත කළ යුතුය)

6.3.4 ප්‍රජා පාදක සංවිධාන සඳහා කොන්ත්‍රාත් පිරිනැමීමේදී සලකා බලන කරණු

රාජ්‍ය මුදල් වකුලේඛ අංක 01/2012 අනුව, සංස් කොන්ත්‍රාත් පැවර්මකදී නම්,

1. පවරනු ලබන කොන්ත්‍රාත්තුව ප්‍රජා පාදක සංවිධානයේ/සම්තියේ /බල ප්‍රදේශයේ විය යුතුය.
2. කොන්ත්‍රාත්තුව පිරිනමන අවස්ථාවේදී අදාළ ප්‍රජා පාදක සංවිධානය කොන්ත්‍රාත් 03 කට වඩා වැඩි කොන්ත්‍රාත් ප්‍රමාණයක නිරත වී නොසිරිය යුතුය. (දිස්ත්‍රික් ලේකම්වරයාගේ අනුමතිය ඇතිව විශේෂ අවස්ථාවලදී කොන්ත්‍රාත් 03 කට වැඩි ප්‍රමාණයකට ඉඩ ලබාදිය හැකිය.)
3. කොන්ත්‍රාත් පිරිනමන ආයතන ප්‍රධානීය හෝ ප්‍රාදේශීය ලේකම්වරයා කොන්ත්‍රාත් කටයුතු මනාව සිදුකරන බව අධික්ෂණය කිරීමට වැඩි පිළිවෙළක් යෙදීමට වගබලා ගත යුතුය.
4. වික් කොන්ත්‍රාත්තුවකට උපරිම වට්නාකම ၈၂. මිලියන දෙකක් නොමක්මවිය යුතුය.

7. ප්‍රජා පාදක සංවිධාන මගින් ප්‍රජා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

ප්‍රජා පාදක සංවිධාන සඳහා සැපුවම ප්‍රජා ව්‍යාපෘතිය පැවරීම
හෝ ප්‍රජා පාදක සංවිධාන අතරන් තරගකාරීව මිළ ගණන් කැඳවා
තොරුගත් ප්‍රජා පාදක සංවිධානයකට ව්‍යාපෘතිය පැවරීම හෝ මගින්
ප්‍රජා ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හැකිය.

භාණ්ඩාගාර ලේකම් විසින් නිකුත් කළ 2012.01.05 දිනයේ රාජ්‍ය
මුදල් වතුලේ 01/2012 හා රීට අනුබද්ධව විවිධ ආමාතනාංශ විසින්
අරම්භ කරන ලද ග්‍රාම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අරහතය
නිකුත් කළ වතුලේ හා පොදු උපදෙස් පරිශීලනය කිරීමේදී පැහැදිලි
වන පොදු සාධිතය වන්නේ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති වඩාත් ජනතා
සහභාගීත්වයකින් සිදුකිරීමට රජය අරමුණු කර ඇති බවයි.

විශේෂයෙන් ඉහත 5.2 නි විස්තර කරන සහභාගීත්ව මට්ටම් අතුරන්
5 වන මට්ටම විනම් ක්‍රියාකාරකම් හා බැඳුණු සහභාගීත්ව මට්ටමේ
සිට 7 වන මට්ටම වන ස්වයං සංඝ්විකරණ මට්ටම දක්වා වඩාත්
ප්‍රජා පාලනයකින් යුත් ප්‍රජා ව්‍යාපෘතිකරණයක් රජය අපේක්ෂා කරයි.
විහෙත් ක්‍රියාත්මක ස්වර්ශපය තුළ වීම අරමුණා ඒ අපේක්ෂිත අයුරින්ම
සඳ්හාවයෙන් ඉටු නොවන බව ප්‍රායෝගික සත්‍යයකි.

සමහර ප්‍රජා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ අපේක්ෂිත තත්ත්වය
හා ප්‍රායෝගික තත්ත්වය අතර පරතරයක් පවතී. වීම පරතරය අඩුවේ
ප්‍රායෝගික තත්ත්වය අපේක්ෂිත තත්ත්වයට ආසන්න වනවා වෙනුවට
අපේක්ෂිත තත්ත්වයෙන් ඇත් වීමක් තුම්කව සිදුවන බව වර්තමානයේ
විද්‍යාමාන වන කණාගාවුදායකම තත්ත්වය බව කිව යුතුමය.

7.1 ප්‍රජා ව්‍යුපත් මූලිකිරීමේදී අපේක්ෂිත තත්ත්වය හා ප්‍රායෝගික තත්ත්වය අතර පරනරයන් ඇතිවන අවස්ථා

7.1.1 ප්‍රජා ව්‍යුපත් හඳුනාගැනීම

අපේක්ෂිත තත්ත්වය

ව්‍යුපත් හඳුනාගැනීමේ සිට සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, අධිකාරීතාය, පසුවිපරාම්, කළමනාකරණය හා නඩත්තුව යන සියලුම අදියරයන් සඳහා ප්‍රජාවගේ සංශෝධනයන්වය ලැබෙන ප්‍රජාවට වඩාත් අවශ්‍ය ව්‍යුපත් අතුරුන් ප්‍රමුඛතා අනුපිළිවෙළින් ප්‍රජාවට අත්‍යවශ්‍ය ව්‍යුපත් හඳුනාගත යුතු බව අපේක්ෂා කෙරේ. විසේ හඳුනාගත්ත්‍යා ව්‍යුපත් සඳහා ආගමික නායකයින්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, ප්‍රජා මූල සංවිධාන වල නායකයින්, ස්වේච්ඡා සංවිධාන වල නියෝජිතයින්, ග්‍රාමීය මට්ටමේ සියලු රාජ්‍ය (කොළඹ) නිලධාරීන්ගේ නිරදේශ ලබාගෙන ප්‍රාදේශීය ලේකම් විසින් දිස්ක්‍රික් ලේකම් වෙත අනුමැතියට යොමුකළ යුතු බව අපේක්ෂා කෙරේ. විශේෂයෙන් ව්‍යුපත් පිරිවැයෙන් 25% ක උපරිම ප්‍රජා දායකත්වයක් ලබාගැනීම කෙරෙනිද සැලකිලුමන් වේ.

ප්‍රායෝගික තත්ත්වය

ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සිරින සංවර්ධන නිලධාරීන් අපේක්ෂිත පරිදි ප්‍රජාවගේ අවශ්‍යතාවයන් අනුපිළිවෙළින් පෙළගස්වනු ලැබුවද, ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලන බලය භෞතික දේශපාලන නියෝජිතයන්ගේ ආක්රෑවයා මත තෝරාගත්තා ව්‍යුපත් කුමක්ද යන්න බොහෝ විට තීරණය වේ. ප්‍රජාවට වඩාත් අවශ්‍ය ව්‍යුපත් වෙනුවට දේශපාලන උව්‍යමනාව මත තෝරාගත් ව්‍යුපත් ක්‍රියාත්මක කිරීමට ප්‍රජා දායකත්වය ලබාගැනීම දුම්කර වන බැවින් බොහෝ විට 25% ප්‍රජා දායකත්වය ලබාගැනීම ද දුම්කර වන අතර, ආරම්භයේ ප්‍රජා දායකත්වය අපේක්ෂා කළ ද පසුව ව්‍යුපත් ක්‍රියාත්මක වන විට වතුලේද උපදෙස් මගින්ම ප්‍රජා දායකත්වය අනෝසි කරන අවස්ථා ඇත. නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශ ලේකම්ගේ 2015.07.21 දිනැති MSH/RD/UDP/2015 අංක දරන ලිපිය මගින් දින සියයේ විශේෂ වැඩසටහනට අනුබද්ධ ගම් 15000 ක් නගා සිටුවීමේ වැඩසටහනෙහි (2015) ප්‍රජා දායකත්වය අතහැර ව්‍යුපත් ක්‍රියාත්මක කිරීමට අවසර දීම නිදසුනක් ලෙස දැක්විය හැක.

7.1.2 ව්‍යාපෘති අනුමත කිරීම

අපේක්ෂිත තත්ත්වය

හඳුනාගත් ව්‍යාපෘති අතුරින් දැඩික කාලයක් ඉටු නොවී පැවති ප්‍රජාවගේ වැඩිපිරිසකට ප්‍රතිලාභ ලබාදෙන අත්‍යවශ්‍ය මෙන්ම අවම රජයේ දායකත්වයක් හා උපරිම ප්‍රජා දායකත්වයක් සහිත ව්‍යාපෘතිය ග්‍රාමීය මට්ටමේ කම්මුවෙන් නිර්දේශ සහිතව ප්‍රාදේශීය ලේකම් විසින් දිස්ත්‍රික් ලේකම් වෙත යොමුකර පූර්ව අනුමැතිය ලබා ගත යුතු බවට අපේක්ෂා කෙරේ.

ප්‍රායෝගික තත්ත්වය

ඉහත අපේක්ෂිත තත්ත්වය අනුවම ව්‍යාපෘති අනුමත වන අවස්ථා තිබුණා උ, බිභුලව සිදුවන්නේ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්ගේ නිර්දේශය මත ආණ්ඩු පස්සයේ ආසන සංවිධායකවරුන්ගේ අනුමැතිය ලබන ව්‍යාපෘති ව්‍යාපෘති කිරීමට නිලධාරීන්ට සිදුවීමයි. ප්‍රාදේශීය හෝ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කම්මුවෙන් අනුමැතිය ලබාගැනීමට අභාල ව්‍යාපෘති ඉදිරිපත් කිරීමෙන් පෙර ක් දේශපාලන බලපෑමට නිල තත්ත්වයක් ලබාදීමට බොහෝවිට කටයුතු කරනු දැකිය නැක.

7.1.3 ව්‍යාපෘති සැලසුම් කිරීම

අපේක්ෂිත තත්ත්වය

ව්‍යාපෘති සැලසුම් කිරීමේදී ප්‍රජාවගේ හා ප්‍රජා නියමුවන්ගේ සංස් අදහස් ලබාගැනීම කළයුතු බවත් ඒ අදහස් හා යොජනා අනුව සැලසුම් හා පැක්කමේන්තු සැකසීය යුතු බවත් ඒ අනුව ඉමයෙන් හෝ උච්චමය වශයෙන් ප්‍රජාවගේ දායකත්වය ලබාගත යුතු ව්‍යාපෘති කටයුතු කුමක්ද යන්න ප්‍රජාවට නිරවුල්ව පැහැදිලි විය යුතු බවත් අපේක්ෂිත තත්ත්වය වේ.

ප්‍රායෝගික තත්ත්වය

ව්‍යාපෘති සැලසුම් කිරීමේදී ප්‍රජාවගේ අදහස් යම් පමණාකට සැලකිල්ලට ගත්තද ප්‍රධාන වශයෙන් ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන්ගේ අදහස් ප්‍රමුඛ වේ. ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියකදී මාර්ගයේ සංවර්ධනය කළ යුතු සීමාවන් තීරණය කරන්නේ බොහෝවිට ප්‍රජාව

නොව දේශපාලන නියෝජිතයන් වීම මේ නිදසුනකි. දේශපාලන මධ්‍යිනත්වීම් නොවුවද කාර්ය බහුලතාව වැනි විවිධ හේතු මත නිලධාරීන් විසින් ද ව්‍යාපෘති සඡලසුම් කිරීමේදී ප්‍රජා අදහස් මගන්. නිදසුනක් ලෙස මාර්ග සංවර්ධන ව්‍යාපෘතියකදී අදාළ මාර්ගය සුලු වර්ෂාවකදී පවා ජලයට යට්ටවන බව නොදැන්නා තාක්ෂණ නිලධාරියා ව්‍යාපෘතිය සඡලසුම් කිරීමේදී වැර ගැන්වූ කොහොත්තිට වෙනුවට සාමාන්‍ය කොහොත්තිට මිශ්‍රණ නිර්දේශ කිරීම මේ කිහිම නිදසුනකි. විවිධ මාර්ගයේ කල්පැවැට්ම අඩුව් ව්‍යාපෘතිය අසාර්ථක වේ. ඉහත දෙයාකාරයෙන්ම කිදුවන දේශ නිසා ව්‍යාපෘතියට මහතන සහභාගිත්වයක් බ්‍රහ්ම ගැනීම අපහසුවේ.

7.1.4 ප්‍රජා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

අපේක්ෂිත තත්ත්වය

අදාළ ව්‍යාපෘති බල ප්‍රදේශයේ සුදුසුකම් සපුරා ඉදිරිපත් වන ප්‍රජා පාදක සංවිධානය විසින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බලය දෙන රාජ්‍ය ආයතනය සමග ගිවිසුම් ගත වී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු බව අපේක්ෂා කෙරේ. විශේෂයෙන් ව්‍යාපෘතියට අවශ්‍ය අරමුදල් හා ප්‍රජා දායකත්වය අදාළ ප්‍රජා පාදක සංවිධානය තුළින්ම හෝ සංවිධානයේ සාමාජිකයින් හරහා සපයා ගැනීමට මෙමගින් බලාපොරොත්තු වේ. ප්‍රජාවගේ ව්‍යාපෘතිය ප්‍රජාව විසින්ම ඉටු කිරීම නිසා බාහිර පාර්ශ්වයේ දැක් අධික්ෂණයක් අවශ්‍ය නොවන බැවින් උසස් ප්‍රමිතියකින් ව්‍යාපෘතිය නිම වෙතයි අපේක්ෂා කෙරේ. මෙම අපේක්ෂිත අයුරින්ම ව්‍යාපෘති ඉටුවන අවස්ථා ඉතා කළාතුරකින් ග්‍රාමීය ප්‍රදේශවලදී අත්දැකිය හැකිවේ.

ප්‍රායෝගික තත්ත්වය

ප්‍රායෝගික තත්ත්වය අපේක්ෂිත තත්ත්වයට හාත්පසින්ම වෙනස් ක්වරුපයක් ගන්නා අතර ඇතැම් විවිධ ව්‍යාපෘති අරමුණු බිඳ වැවෙන්නේ මෙම අදියරගේදීය. බොහෝවිට වර්ධමානයේ අප දැකින ප්‍රජා පාදක සංවිධාන තවත් ආකාරයක ග්‍රාමීය දේශපාලන ගාබා සම්ති විශේෂයක් වැනිවේ. ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්ගේ නිර්දේශය මත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තෝරාගන්නා ප්‍රජා පාදක සංවිධානය විසින් ව්‍යාපෘති ගිවිසුම් අත්සන් කළද ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ

අදාළ සම්තිය විසින් නොවේ. ඒ වෙනුවට දේශපාලන නො වෙනත් හිතවත්කම් මත හඳුනාගත් බාහිර කොන්ත්‍රාත්කරණත්ව සම්තිය වෙනුවෙන් ව්‍යාපෘතියට අරමුදල් යොදා ක්‍රියාත්මක කිරීමේ වගකීම අන්‍යාකාරයෙන් පවරා දේ. නොවේසේනම් 01/2012 වකුල්බය මගින් නොකළ ශ්‍රීතු යයි දක්වා ඇති උපකොන්ත්‍රාත් ලබාදීම තිරය පිටපස සිදුවේ. විවිධ ව්‍යාපෘතිය ඉටු කරන්නේ සම්තියේ අරමුදල් යොදා සම්තියේ සාමාජිකයන් විසින් නොව අදාළ නිල නොමත් උපකොන්ත්‍රාත් කරුවෙන් පුද්ගලික අරමුදල් සහ ඔහුගේ කුලී කරුවන් යොදාගතිමිනි. විහිදී ප්‍රජා සහභාගිත්වය ලබා ගැනීම ඉතා උෂ්ප්‍රකර වන අතර, යොදාන අරමුදල් සඳහා ලාභ අපේක්ෂාවෙන් ව්‍යාපෘතියේ ප්‍රමිතිය අව ප්‍රමාණය කිරීමත් නිසි අධිකාරීක් නොමැති වීම හේතුවෙන් ව්‍යාපෘති ගුණාත්මක හා නිමාව පිළිබඳ ගැටෙන ඇතිවිමත් නොවැලක්වය හැකිවේ.

වර්තමානයේ ප්‍රජා පාදක සංවිධානයන් විසින් ඉටුකරන ව්‍යාපෘතිවල ප්‍රමිතිය, ගුණාත්මක තත්ත්වය හා කළුපැවතෙන්ම පිළිබඳ පොදු සමාජය තුළ පවතින්නේ නොදා මතයක් නොවේ.

විසේම ග්‍රාමීය සමාජය තුළ පවතින ආර්ථික දිළුදාතාවය හේතුවෙන් ප්‍රජා පාදක සංවිධාන වලට ස්වකීය අරමුදල් සම්පාදනය කරගැනීමද අනියෝගයක් වන බැවෙන් මෙම අයහාපත් තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැක.

7.1.5 ව්‍යාපෘති සඳහා ගෙවීම් කිරීම

අපේක්ෂාත තත්ත්වය

නියමිත ලෙස ගිවිසුම් කාලය තුළ අවසන් කරන ප්‍රජා ව්‍යාපෘති සඳහා ගෙවීම් කිරීමට අදාළ බිඳ්‍රපත් ප්‍රජා පාදක සංවිධානය විසින් සකස් කොට ගිවිසුම් අත්සන් කළ රාජ්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ ශ්‍රීතුය. ගොනික මිනුම් වල නිරවද්‍යතාවය හා ගුණාත්මක ප්‍රමිතිය පිළිබඳ ව්‍යාපෘතිය අධිකාරීක්ෂණය කළ තාක්ෂණ නිලධාරී නිර්දේශ මත ව්‍යාපෘති බිඳ්‍රපත් වට්හාකමින් 10% ක මුදලක් රැඳවුම් ලෙස තබාගෙන ඉතිරි මුදල් කොන්ත්‍රාත් සම්තිය වෙත ගෙවනු ලැබේ.

ව්‍යාපෘති නිමකල දින සිට මාස 06 ක කාලයක් ව්‍යාපෘතිය පසු විපරම් කර ඉදිකිරීම් දේශ නොමැති බවට ලැබෙන තාක්ෂණ නිලධාරී හිරිදේශ මත පදනම්ව 10% රුපුවුම් මුදල් කොන්ත්‍රාත් සම්බෑතය ගෙවීම් කරනු ලබයි. කොන්ත්‍රාත් සම්බෑතය ව්‍යාපෘතිය ඉටු කිරීම තුළීන් උපයාගන්නා මුළු මුදලීන් 1% ත් 5% ත් අතර, මුදලක් සම්බෑතයේ ගිණුම තුළ රඳවාගෙන ඉතිරි මුදල් ව්‍යාපෘති පිරිවැය වෙනුවෙන් දැරූ පාර්ශවය වෙත ගෙවනු ලබයි. ව්‍යාපෘතියේ මුළු ප්‍රජා දායකත්වය 20% ක් ඉක්මවා යන විට 1% මුදලක් ද ව්‍යාපෘතියේ ප්‍රජා දායකත්වය 20% වඩා අඩුවන විට 5% මුදලක්ද, ව්‍යාපෘති වරිනාකම්න් සම්බෑතය තුළ රඳවාගනී. විය සම්බෑතයේ අනාගත මුල්‍ය ස්ථාවරත්වය වෙනුවෙනි.

ප්‍රායෝගික තත්ත්වය

අපේක්ෂිත තත්ත්වය ලෙස ඉහත විගුහ කළ තත්ත්වයට අනුව බොහෝ දුරට සමර්ස්සී ප්‍රායෝගික තත්ත්වයන් ප්‍රජා ව්‍යාපෘති සඳහා ගෙවීම් කිරීමේදී සිදුවන බව, බඟු බැල්මට පෙනෙන කරුණුකි. විහෙත් විම ක්‍රියාවලිය තුළ දූෂණයට මං තනහ, විවිධ අඩු මහුවුකම් පවතී.

ව්‍යාපෘතිය අවසානයේ ගෙවීම් ලබා ගැනීමට අවශ්‍ය බිල්පත් කොන්ත්‍රාත් සම්බෑතය විසින් සකස්කර ඉදිරිපත් කළ යුතු වුවද, බොහෝ දුරට විම බිල්පත් සකස් කරනු ලබන්නේ ව්‍යාපෘතිය අධික්ෂණාය කළ තාක්ෂණ නිලධාරීන් වන අතර, විය විම නිලධාරීන් අල්ලසට, දූෂණයට පොලුවුවන අවස්ථාවක් ලෙස භාඛනාගෙන ඇත. බොහෝ කොන්ත්‍රාත් සම්බෑතල නිලධාරී මණ්ඩලය ක්‍රියාක්ෂී වන්නේ ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කිරීම හා ව්‍යාපෘතියේ ගෙවීම් වෙක්පත් මාරුකර නිල නොමත් උප කොන්ත්‍රාත්කරුවන්ට මුදල් බැඳීම ආදි තම අත්සන් යොදා තහවුරු කළ යුතු කාර්යයන් ස්වල්පයකට පමණි. ඒ සෑම අවස්ථාවකදීම සම්ති නිලධාරීන්ට උප කොන්ත්‍රාත් කරුණේ සන්නේෂම් මුදල් ලැබෙන බව විම නිලධාරීන් හොඳීන් දැනී. කෙසේ වෙතත් ගෙවීම් කිරීමේදී ව්‍යාපෘතියේ ගුණාත්මක හාටය තහවුරු කර ගැනීමට බොහෝ රාජ්‍ය ආයතන මේ වන විට පරීක්ෂණාගාර වාර්තා ලබා ගැනීමට කටයුතු කිරීම ප්‍රසාදනීය බව සඳහන් කළ යුතුය.

7.1.6 පසු විපරම හා නඩත්තුව

අපේක්ෂිත තත්ත්වය

අදාළ ප්‍රජා ව්‍යාපෘතිය නිමවීමෙන් පසු විම ව්‍යාපෘතියේ භාරකාරත්වය දැරය හැකි සුදුසු ආයතනයකට එහි වගකීම හා නඩත්තුව පැවරීමට කටයුතුකළ යුතු අතර, ව්‍යාපෘති අරමුණු ඉටුවින අයුරින් මහජනයාගේ ප්‍රායෝගනය, සුබ සිද්ධිය සඳහා විම ප්‍රතිලාභ අනාගත පරපුරට රැක දීමට විම පැවරුම්ලාභී ආයතනයේ වගකීම වේ.

ප්‍රායෝගික තත්ත්වය

මහජනතාවට අත්‍යවශ්‍ය ප්‍රජා ව්‍යාපෘතියක් අවසානයේ ලැබෙන නිර්මිත, පොදු දේපල පිළිබඳ පොදු හැරීම් පෙර දැරීව මහජනය විසින් සංවර්ධනය කරමින් ප්‍රායෝගනයට ගන්නා අවස්ථා ප්‍රායෝගිකවද දැකිය හැකිය.

නිදසුනක් ලෙස දේවර ප්‍රජාවට අවශ්‍ය ප්‍රජා ගාලාවක් අදාළ දේවර සම්තිය මැදිහත් වීමෙන් ඉදිකර ජල විදුලි බිල්පත් ගෙවමින් නඩත්තු කර පවත්වාගෙන යන දේවර සම්ති ප්‍රායෝගිකව වර්තමානයේ ක්‍රියාත්මක වෙමින් පවතී. වැහැන් ප්‍රජා ව්‍යාපෘති අවසානයේ නිර්මාණය වන ගොඩනගිලි නඩත්තුව හා පවත්වාගෙන යෙම් රාජ්‍ය ආයතන වලට අමතර වැය බරක් වූ අවස්ථාද පවතී.

කෙසේ ව්‍යවද අප රටේ පොදු දේපල ආරක්ෂා කිරීම පිළිබඳ පොදු හැරීම අපේක්ෂිත මට්ටම වර්ධනය වී නැති බව පොදු දේපල සම්බන්ධව පොදු ජනතාවගේ වර්යාව අධ්‍යයනය කරන සින්ම අයෙකට පැහැදිලි වන අතර, පොදු දේපල රැක ගැනීම පිළිබඳ බරපතල සමාජ කතිකාවන් අවශ්‍ය යුතු යුතු යි. පොදු දේපල පොදු අරමුදල් පිළිබඳ දුර්වල ආකෘත්‍යක් සමාජය තුළ පැවතීම අල්ලස්, දූෂණය හා නාස්ථිය ඉහළ යාමටද ප්‍රබිල හේතුවක්ව පවතී.

සාරංශය

ඉහත කරදෙනා අනුව පැහැදිලිවන්හේ ඉහළ ප්‍රජා සහනාගින්ව මට්ටමක් අපේක්ෂා කළද, ප්‍රායෝගිකව විය විසේ සිදුහොවන බවයි. අපේක්ෂිත තත්ත්වය තුළ ප්‍රජා ව්‍යාපෘති හඳුනාගැනීම, අනුමත කිරීම, ක්‍රියාත්මක

කිරීම, අධික්ෂණය හා පසු විපරම ආදි සියලු ප්‍රධාන කාර්යයන් වලදී ප්‍රජාවගේ ඉහළ සහභාගීත්වයන් අපේක්ෂා කෙරේ. ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ප්‍රජා පාදක සංවිධානයේ සාමාජිකත්වය දැරන්නේත් ව්‍යාපෘති බල ප්‍රදේශයේ ප්‍රතිලාභී ජනතාවම බැවින් වඩාත් තොදු ප්‍රජා සහභාගීත්වයක් තුළින් ගුණාත්මක නිමාවක් අපේක්ෂා කෙරේ. ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ව්‍යාපෘති පිරිවැයෙන් 20% ක් හෝ 25% ක් ප්‍රජා දායකත්වයක් මෙය හඳුනාගැනීමෙන් ව්‍යාපෘතිය මූලකය කිරීමටද ප්‍රජාව දායක වන බවට අපේක්ෂා කරන අතර විය ඉහත 4 රුපයේ දැක්වෙන ස්වයං සංඝිකරණ මෙට්‍රොලට ආසන්න ප්‍රජා සහභාගීත්වය සහිත ප්‍රජාවගේ පාලනයට නතුවූ ව්‍යාපෘති අත්දැකීමක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. වීසේම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රුපයෙන් ලැබෙන මුදල් වලින් 1%න් 5% ත් අතර ප්‍රතිශතයක් ප්‍රජා පාදක සංවිධාන තුළ රඳවා ගැනීමට නියම කිරීම, ප්‍රජාවගේ අනාගත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය ගක්තිය තුමානුකුලව වර්ධනය කිරීමේ තීරසාර පියවරක් ද වේ.

8. ප්‍රජා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රජා සහනාගීත්වය සාර්ථක කර ගැනීම සඳහා ප්‍රජාවගේ අවධානයට යොමුවිය යුතු කරනු

ප්‍රජා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රජා සහනාගීත්වය අවම මට්ටමක පවතින විට (නොවීස්නම් ප්‍රජාවගේ පාලනයකින් තොරව සිදුවන විට) සිදුවන ප්‍රධානතම අවාසිය වන්නේ ව්‍යාපෘතියට වෙන් කළ පොදු අරමුදල් 100% ස්ම ව්‍යාපෘතිය සඳහා තොයෙදුවීමයි. විනම් අල්ලස, දූෂණය හා නාස්තිය ලෙස විකි පොදු අරමුදල් ප්‍රජාවට අනීම් වීමයි. මෙම තත්වය පැහැදිලි කිරීමට ජනවහරේ ප්‍රකට උපමා කතාවක් සිටි ඉදිරිපත් කරමි.

මිට වසර 50 කට 60 කට පෙර වික්තරා ග්‍රාමීය ප්‍රදේශයක වත් පොහොසත්කම් සහිත මුදලාලි මහත්වරු දෙදෙනෙකු පිටත් විය. ව්‍යාපාර කිරීමේදී ඇතිවූ තරගය හේතුවෙන් මේ දෙදෙනා අතර තොද හිතක් තොවීය. මේ දෙදෙනා අතරින් බාරෝං මුදලාලිගේ තිවසේ රත්නී සාදයක් සූඛනම් කර අවට ගම් වල සිරි සිහුගේ මිනුරන්ට හා හිතවතුන්ට ආරාධනා කෙරීනා. මේ බව ආරංඩ් වූ ගෝර්ං මුදලාලි රෝඡනාවෙන් කළේගත කරන්නට වූ අතර මෙම සාදය සඳහා කොපමත් පිරිසක් පැමිණෙන්නේ දැයි හා ඒ කටුරුන්දැයි යන්න දැන ගැනීමට සිහුට මහත් ඕනෑකමක් ඇතිවිය. ඒ අනුව ගෝර්ං තම සම්පතම සේවකයෙකු වූ සූටිං කැඳවා රාජකාරියක් පැවරිය.

ගෝර්ං මුදලාලි - සූටිං උඩි දහන්නවද අද බාරෝං මුදලාලිගේ ගෙදර ලොකු සාල්පයක් තියෙන බව ? අද හැන්දකරේ උඩි ඒ පැන්තට ගිහිං බාරෝං මුදලාලිගේ ගෙදර තියෙන ඒ සාල්පට “මිනිස්සු” කි දෙනෙක් විනවාද කියලා බිමල වරෙන් තොද දී?

සූටිං - තොදමයි මුදලාලි

තම රාජකාරය නොදින් අසා දැනගත් සුරිං, බාරෝං මුදලාලිගේ නිවස පිහිටි ඉස්විවට පැමිණා ඔහුට පවරන ලද රාජකාරය ගැන කළුපනා කරන්නට විය. තරමක වෙනස් කළුපනා සහිත වර්තයක් වූ සුරිං පවරන ලද කාර්යය ඉටු කිරීමට අපුරු උපායක් කළුපනා කළේය. ඒ අනුව සාදා අමුත්තන් පැමිණාහිත වේලාව ආසන්න වන විට සුරිං ක්‍රියාත්මක විය. බාරෝං මුදලාලිගේ නිවස දෙසට වැරේ ඇති මාර්ගයේ වංශවක් ඇති ස්ථානයක පාර මඳින් තරමක ලොකු ගල් ගෙඩියක් තැබූ සුරිං අසල පදුරක් ලැඟ සැරැවී බලා සිටින්නට විය.

හැන්දැකවේ හතේ කතිසමට ආසන්න වී ඇති මොහොතේ සාදා සාදානා ආරාධිත අමුත්තන් විකා දෙන්නා පැමිණාන්නට විය. සමහරණ් පුළු අතු අල්ලාගෙන පැමිණියත් බොහෝ දෙනා යාන්තම් ඇති සඳ විෂියේ ආලෝකයෙන් මාර්ගය හඳුනාගෙන ගමන් කළේය. සතුට සාම්ලී කරා මැද පැමිණාහිත බොහෝ ගැහැණුන් හා පිරිම්න් පාර මැද සුරිං තබා ඇති මෙම ගල නොදුටු අතර ඔවුන් විනි පැවත්මී වැවෙන්නට ගිය අතර තවත් අයගේ පාද ගලේ හැඳිමෙන් සුළු වශයෙන් සිරිම් තුවාල ද සිදුවිය. ඒ හැම අවස්ථාවකදීම ඔවුන් විවිධ ප්‍රතිචාර දක්වන්නට සිදුවිය.

- අමුත්තා 1 -** “කවුද මන්ද මේ ගල පාර මැද තියල තියෙන්නේ”
- අමුත්තා 2 -** “අයියේ කකුල තුවාලත් උනා තේදු ?
මොන බුරුවෙක්ද මේ ගල පාර මඳින් තිබියේ.”
- අමුත්තා 3 -** “බලන්නකා මෙවිවර ලොකු සාම්ප්‍රදාන බාරෝං කාර්යට පාරෙ තියෙන මේ ගල අයින් කරන්න බැරේ වූනානේ”
- අමුත්තා 4 -** “හත් දෙසියනේ මේ බාරෝං කාර්ය අපිට මරන්නද කොහොද මේ සාම්ප්‍රදාව ආරාධනා කොරලා තියෙන්නේ”
- අමුත්තා 5 -** “අන් අම්මප මේ ගල තියාපු විකා
අනුවනාතින්”

ගලේ පා හැපුණු බොහෝ දෙනා ඉහත පරිදි කුමෙන හෝ ප්‍රතිචාරයක් දක්වා තම කේන්තිය පිට කර සාදා වෙත පා හැරු අතර, පාර මඳින් ගලක් ඇති බව දැන යාන්තමට විනි නොගැවී බේරුණු කිහිප දෙනෙකුද විවිධ ප්‍රතිචාර දක්වන්නට විය.

අමුත්තා 6 - “හපොයි නොදු වෙලාවට දැක්කේ නැත්තම් ඉස්පීරිතාලේ තමයි නවතින්න වෙන්නේ”

අමුත්තා 7 - “අති යාන්තමට බේරෙණා. මොන මේ හරකෙක් මේ පාර මැද ගලක් තිබිබද මන්ද ?”

පදුරකට සැගැටි සිරි සුරිං, පුරා හෝරා විකහමාරක් පමණ මේ සියලු ප්‍රතිචාර නොදින් අසා සිරියේය. තවත් අමුත්තන් පැමිණෙන සේයාවක් නොමැති තැන සුරිං තම කාරුය නිමවා යන්නට සැරසුණි. තවදුරටත් පාර මැද තැබූ ගල තිබෙන්නට ඉඩ නැරීමෙන්, මද විතින්ද සිරි සාදාය නිමවා වන පිරිස් මහන් කරදුරයකට මුහුණා දෙනු ඇතැයි කළුපනා කළ සුරිං, පිටව යාමට පෙර පාරේ තැබූ ගල විතනින් ඉවතට විසිකරන්නට පරිස්සම් විය.

තොරතුරුත් රැගෙන සුරිං පැමිණෙන තෙක් තම නිවසේ මිදුලේ සක්මන් කරමින් නොමුවසිල්ලෙන් බලා සිරි ගෝරිං මුදලාලි ඇත තියාම සුරිං හඳුනා ගත්තේය.

ගෝරිං මුදලාලි - හර බර ගැහි ගැහි ඉක්මනට ඉක්මනට වරේං සුරිං පය ඉක්මන් කර පැමිණී සුරිං ගෝරිං මුදලාලි දැඳිරෝගේ හති අරන්නට විය.

ගෝරිං මුදලාලි - ඇය මිනිහේ ගොලු වෙලාද ? උඟ නොල්මනකට බය උනාද ? ඉක්මනට තියාපිය සාල්පෙට මිනිස්සු කී දෙනෙක් ආවද කියල

ගෝරිං මුදලාලිගේ පෙරෙත්තය මත හති අරමින් සිරි සුරිං පිළිතුරු දෙන්නට විය.

සුරිං - සාල්පෙට වික මනුස්සයෙක්වත් ආවේ නෑ මුදලාලි. අපරාදු මුදලාලි කළබල වුනේ.

සුරිංගේ පිළිතුරෙන් ගෝරිං මුදලාලි නොදුවම විශ්වාස්ථාන විය. මුළු ගමටම ඇඟහැන්න යකඩ කටින් සිංදු තැරී වාදනය කරමින් පැවතෙන්වෙන සාදායකට කිසි මනුස්සයකු පැමිණා නොමැති බව කිමෙන් සුරිං කෙරෙහි ගෝරිං මුදලාලිගේ කෝපය ඇවිස්සෙන්නට විය.

ගෝර්ං මුදලාලි - ඇත්ත කියපං සූරීං, උම් මං කියපු කාරිය කොලේ නැ තේද බොල ? උම් අධ්‍යිඩිංගේ රා පොලට තේද බොල ගියේ ?

සූරීං - අනේ ඩිංගින්තක් ඉවසල ඉන්න මුදලාලි මම ඔබතුමා කියපු හරිය තමයි මේ මෙව්වර වෙලා කොලේ. මං පැහැදිලි කරල දෙන්නම් ඉවසල ඉන්න.

බාරෝං මුදලාලිගේ සාදයට එන මිනිසුන්ගේ පයේ ගැටෙන ලෙස කළ ගලක් තැබූ බවත් විති පය හැපුණු මිනිසුන් හා ඉන් බේරි ගිය මිනිසුන් කළ කි දැන් සූරීං ගෝර්ං මුදලාලිට විස්තර කරන්නට විය. මුදලාලිද දැස් අයාගෙන සූරීංගේ උපාරු කට්ටුව අසාගෙන සිටියේය. අවසාහයේ සූරීං සිය පර්කුත්තායේ තිගමනය මෙයේ ඉදිරිපත් කරන්නට විය.

සූරීං - ඉතිං මුදලාලි කිදෙනෙක්ගේ කකුලේ ඔය ගල හැපුනද ? කි දෙනෙක් 99 න් බේරුණා දී ඒත් හැමෝම බැහැ බැහැ ගියා මිසක් විකෙක් කළුපනා කොලාද මේ ගල අනේ තව විකෙක්ගේ කකුලේ වැදිල තුවාලයක් වෙයි, ඒ නිසා මේක පාරෙන් අයින් කොරන්නට ඔහු කියලා. නැ විතන විකෙක් හිටියෙ නැ ඒ ගල පාරෙන් අයින් කරන්න තරං නිතක් පපුවක් තියෙන මිනිහෙක්. ඉතිං විකයි මුදලාලි මම කිවිවේ ඒ සාර්පට වික මනුස්සයෙක් වත් ආවේ නැ කියල.

සියල්ල නොදින් අවබෝධ කරගත් ගෝර්ං මුදලාලි සූරීංගේ කරට අතත් දුමාගෙන නිවස තුළට ගියේ බාරෝං ගේ සාදයේ අරමුණ කඩ වූ බවට වූ විත්ත ප්‍රිතියෙති.

ග්‍රාම සංචාරීතා සඳහා ප්‍රජා සහභාගිත්වයේ වැදුගත්කම පිළිබඳ ගැමුරු දැරුණායක් ඉහත උපමා කතාවේ සටහන් වී ඇති බව ඔබට පැහැදිලි වනු ඇත. එනම් තම ප්‍රගතියේ මාවත අවශ්‍ය ඇති විවිධ බාධක ඉවත් කිරීමේ සුවිශේෂී වගකීමක් ප්‍රජාවට ඇති බවයි.

8.1 ප්‍රජා සහභාගිත්වය සාර්ථක කර ගැනීම සඳහා ප්‍රජාවගේ අවධානයට ගොමුවිය යුතු කරගතු

විශේෂයෙන් ප්‍රජා ව්‍යුහපාති අරමුණු සාර්ථක කර ගැනීමට නම් වඩාත් පුළුල් පරාසයක ප්‍රජා සහභාගිත්වයක් පැවතිය යුතු අතර, ඒ සඳහා ප්‍රජාව සැලකිලිමත් විය යුතු කරගතු සැකවින් පහත දක්වා ඇත.

1. රජයේ පොදු අරමුදුල් හාවිතා කොට ක්‍රියාත්මක කරන ප්‍රජා ව්‍යුහපාති වලට අදාළ නිති රිති හා රෙගුලාසි පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම.
2. ව්‍යුහපාති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රජා දායකත්වය ලබාදිය හැකි ආකාරය අවබෝධ කර ගැනීම.
3. තම ගම තුළ ඇති ප්‍රජා අවශ්‍යතා පිළිබඳ තොද අවබෝධයක් හා සූර්ව සූදානමක් ලබා ගැනීම.
4. ප්‍රජා ව්‍යුහපාති ක්‍රියාත්මක කරන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වල තොරතුරු පිළිබඳ දැනුවත් වීම.
5. ප්‍රජා ව්‍යුහපාති ක්‍රියාත්මක කළ හැකි ගක්තිමත් ප්‍රජා සංවිධාන ගොඩ නගා ගැනීම.
6. කුඩා පරිමානා ග්‍රාමීය මාර්ග, ගොඩනැගිලි ආදි ඉදිකිරීම් පිළිබඳ තාක්ෂණික ප්‍රමිති පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම.
7. පොදු අරමුදුල් හාවිතා කර ඉටුකරන ව්‍යුහපාති වලදී සිද්ධින නාස්ථිය හා දූෂණ පිළිබඳ හා තාක්ෂණික ප්‍රමිති වලට අදාළ ගැටුම පිළිබඳ පැමිණිලි කළ යුතු රාජ්‍ය ආයතන පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම.
8. පොදු දේපල ආරක්ෂා කිරීම පිළිබඳ පොදු තැගීම අවබෝධ කර ගැනීම.

8.2 ප්‍රජා සහභාගිත්වයේ වැදගත්කම විද්‍යාත් අයිතින්

පුරවැකියා තමන් පිවත්වන වට්පිටාවේ සිද්ධිවන සමාජ ආර්ථික දේශපාලන ක්‍රියාකාරකම් සඳහා වඩාත් සංවිධානත්මක හා සාමූහික ප්‍රයත්නයක් තුළින් ප්‍රතිචාර දක්වීමේ වැදගත්කම හඳුනා ගැනීමට පහතින් දැක්වෙන තෙවත පතල වැකි ඔබට උපකාරී වනු ඇත.

- “මෙවත තුළ ඔබ යම් වෙනසක් අපේක්ෂා කරන්නේනම්, පළමුව විම වෙනස ඔබ තුළ ඇති කර ගන්න.” (මහත්මා ගාන්ධි)

- “වික්වීම යනු පටන් ගැන්මයි. වික්ව පැවතිම යනු අනිවෘද්ධියයි. වික්ව වැඩ කිරීම යනු සමඳ්ධියයි.” (හෙන්රී ලෝර්ඩි)
- “තිරසාරත්වයට තොරටුව ප්‍රපාවයි.” (පයම් පේරාඩි)
- “පැවතිය යුත්තේ බලතුලනයක් නොව බල ප්‍රපාවකි ; සංවිධානාත්මක ගැටුම් නොව සංවිධානාත්මක සාමයකි.” (ව්‍යුධිරෝ විශ්සන්)
- “අප හැමෝම තරම් අප කිසිවකු දැක් නැත.” (කෙන් බ්ලන්ටාර්ඩි)
- “අප සියලු දෙනාම විකට විශ්ලේෂු, නැතහාත් අපට තනි තනිව විශ්ලේෂන්හර සිදුවනු ඇත.” (බෙන්ජමින් රෝන්ක්ම්ලින්)
- “විය ඔබම කළ යුතුය. ඔබට විය තනිව කළ නොහැකිය.” (නිවී නැරී හැන්ගේ)
- “සැම ප්‍රපාවකම කළයුතු කාර්යයන් රුසක් ඇත. සැම රටකම සුවකල යුතු වේදානා රුසක් ඇත. සැම හදුවතකම විය කිරීමට ගක්තියක් ඇත.” (මැරියානේ විලියම්සන්)
- “තමන්ගේ සහභාගීත්වයෙන් ගත් තීරණ ක්‍රියාවට නැගීමට මිනිසුන් වැඩි ප්‍රවත්තාවක් දක්වයි.” (කර්මි ලෙවින්)
- “අපට කළ හැකි දේන්, අප කරන දේන් අතර වෙනස ලෝක ප්‍රශ්න බොහෝමයක් විසඳුමට සමත්ය.” (මහත්මා ගාහ්දි)
- “දුරද්‍රේණ කැපවීමකින් යුත් කඩා කණ්ඩායමකට ලෝකයම වෙනස් කිරීමට හැකිය. ඇත්ත වශයෙන්ම මෙතෙක් විවත් වෙනස් කම් වී ඇත්තේ විසේම පමණි.” (මාගරටි මැක්ස්ජ්ඩි)
- “මට මෙය කළහැකි යැයි මම විශ්වාස කරමි. විම නිසාම විය කිරීමට හැකියාව මම අනිවාර්යයෙන්ම ලබා ගනිමි.” (මහත්මා ගාහ්දි)
- “ඔබ වෙනුවෙන් ඔබේ රට කළයුතු දේ නොව, ඔබේ රට වෙනුවෙන් විකමුතුව ඔබ කළයුතු දේ විමසන්න.” (පෝන් විජ් කෙනඩි)
- “TEAM - Together Everyone Achieves More / සැවොම වික්වූ විට ලැබෙන දේ බොහෝය.” (කතා අඥාතයි)

9. කුඩා පරිමාත්‍ය ප්‍රජා ව්‍යුහයන් වලට අදාළ තාක්ෂණික ප්‍රමිති කිහිපයක්

9.1 කොන්ක්‍රීට් සඳහා භාවිතා කරන මිශ්‍රණ අනුපාත

| ජේන්ඩිය | සිමෙන්ති | වැලි | ගල් | ගලක තරම |
|---------|----------|------|-----|-----------|
| 25N | 1 : 1½ | | 3 | (19.0 mm) |
| 20 N | 1 : 2 | | 4 | (19.0 mm) |

(mm = මිලි මීටර්)

9.2 කොන්ක්‍රීට් සඳහා භාවිතා වන අමුදුවක ගැන සැලකිලිමත් විය යුතු කරණු

- පිරිසිදු මධ්‍ය මිශ්‍ර වී නැති ගෙශේ වැඩි තෝරා ගත යුතුය. ඒ සඳහා රසායනාගාර වාර්තාවක් ලබා ගැනීම සිදුකළ නැතිය.
- ගල් තෝරා ගැනීමේදී විම ගල් නිවැරදි තරම (size වික) තිබේදැයි බඳුනිය යුතුය. විනම් ගල් වර්ග ලෙස $\frac{1}{4}$, $\frac{1}{2}$ අදි මෙයකි (20mm, 12.5mm)
- ශ්‍රී ලංකාවේ ප්‍රමිති සහතික ඇති සිමෙන්ති තෝරා ගත යුතියි.
- කොන්ක්‍රීට් සඳහා ජලය භාවිතාවේදී ඒ සඳහා පිරිසිදු ජලය භාවිතා කිරීමට වශයෙන් ගත යුතුය.

9.3 මාර්ග කොන්ක්‍රීට් කිරීම

මාර්ග සඳහා අවශ්‍ය කරන කොන්ක්‍රීට් ජේන්ඩිය (Grade) වර්ගය තෝරා ගැනීමේදී පහත සඳහන් දේ පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

විනම්,

- මාර්ගයේ වාහන භාවිතා වන ප්‍රමාණය
- විම මාර්ගය පිහිටි ප්‍රදේශයේ ගංවතුර වැනි තත්ත්ව ඇති වන්නේද යන්න විනම් ගංවතුර පිටාර මට්ටම
- මාර්ග පාදමේ ඇති ගක්තිමත් බව

9.4 කාමානය මාරුගයක් කොන්ත්‍රිට් කිරීමේදී සැලකිය සූත්‍ර කරනු එන් පිහිටි පොළව (Sub Grade) හොඳුන් තැබීම කළ සූත්‍රය

ABC මිශ්‍රණයේ සහකම මිලි මීටර් 100 (100mm) තවුවක් දෙන හොඳින් තබලීම (compact) (ABC යොදා ගැනීම හෝ විහි සහකම අවශ්‍යතාවය අනුව වෙනස් වේ.)

- කොහ්තුවී කිරීමට ප්‍රථම ABC තව්වෙටට උසින් ඉටුකොළ දැමූය යුතුයි.
 - දුර්වල පාදමක් හෝ ගංචිතර වැනි කරණු පදනම් කරගෙන ඒ සඳහා භාවිතා කරන කොහ්තුවී සඳහා කම්බි භාවිතා කළ යුතුයි.
 - කොහ්තුවී අභිර්මේද ඒ සඳහා අඩි 10 න් 10 ට වත් ප්‍රසාරණ මුට්ටු (Expansion Join) තැබිය යුතුයි.
 - කොහ්තුවී මිශ්‍ර කිරීම සඳහා මිශ්‍රණයක් භාවිතා කිරීම වඩාත් සුදුසුයි
 - ඇතිර්මෙන් අනතුරුව හොඳින් සුසිංහනය කිරීම :පුද්ගලයර් සිදු කළ යුතුය.
 - කොහ්තුවී අභිර්ච පසු විය (Curning) පදම් කිරීම විනම් ජලය ඉසීම සිදුකළ යුතුය. දින 7 ක් හෝ 14 ක් වත් විය නිවැරදි ආකාරයෙන් කළ යුතුය.
 - වාහන ගමනාගමනය ද නතර කළ යතුය.

9.5 කොන්ක්රීට් මිශ්‍රණය සැකකීම සඳහා පෙරිටි භාවිතා කිරීම වඩා ගෝග වේ

9.6 කොන්ක්‍රීට් සාම්පල් පරිජ්‍යා කිරීම

- කොන්ක්‍රීට් කිරීමෙන් දින 7 කට පසු (Test Cube) කොන්ක්‍රීට් සාම්පල් පරිජ්‍යා කළ යුතුය.
- ඒ සඳහා භාවිතා කරන කොන්ක්‍රීට් ගේ නිශ්චිතයේ 65% ක් නිව්වන් අගයක් තිබිය යුතු අතර දින 28 දී 100% නිව්වන් අගයක් තිබිය යුතුයි.

9.7 මාර්ග සඳහා කොන්ක්‍රීට් කුටිට් ගල් භාවිතා කිරීම (Interlocking Blocks Paving)

- තිබෙන පොලුව හොඳින් තැලීම. (Compact කිරීම)
- ABC තට්ටුවක් යොමීම
- ගල් කුඩා තට්ටුවක් (50 mm වත්) දමා තැලීම
- කුටිට් ගල් ඇතිරීම
- දෙපැන්නේ කොන්ක්‍රීට් Beam 2 දැමීමෙදී විය අගල් 6 ක් වත් පොලුව යට්ට දමා අගල් 9 ක කොන්ක්‍රීට් පරිය දැමීය යුතුය.
- මතු පිට ගල් කුඩා දමා කුහර තුවට හොඳින් ගල් කුඩා පිරිවීම.


9.8 කුටිට් ගල් (Interlock) භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරනු.

මුළු මීටර් 220 x 110 x 80
ප්‍රමාණයේ ගලකි. සාමාන්‍යයෙන්
මාර්ග සඳහා භාවිතා කරන
වර්ගයයි.

- කුටිට් ගල් වල ප්‍රමිතය මෙන්ම තරම (size t) ගැන සහ විත් හැඩිය ගැන සැලකිලිමත් විය යුතුයි.
- ගල් වර්ගය අනුව අවශ්‍ය කරන ගල් ප්‍රමාණය වෙනස් වේ.

- ඒ වී මාර්ගය අනුව ගැලපෙන ශේත්‍රීයේ කුටිට් ගල් තෝරා ගත යුතුයි.
- කුටිට් ගල් වර්ග 25N, 40N, 50N ලෙස ශක්තිය අනුව වර්ග කර ඇත.
- මාර්ගයේ භාවිතා වන වාහන බාර්තාව, බර බාර්තාව මත කුටිට් ගල් වර්ගය තෝරා ගත යුතුය.
- කොන්ක්‍රීට් හෝ කුටිට් ගල් යොදු ගැනීමේදී විශේෂයෙන් කුටිට් ගල් වල පැවැත්ම ආරක්ෂා කිරීම සඳහා ඉවර (Shoulder / මාර්ග උරහිස) පස් පිරවීම සිදුකළ යුතුය.
- විසේම ගලා වින ජලය මාර්ගය හරහා ගලා යාම වැළැක්වීම සඳහා කාණු පද්ධතිය හොඳින් නඩත්ත කළ යුතුය.

9.9 කලකා බැලිය යුතු තවත් ප්‍රමිති කිහිපයක්



10. ඔබගේ දැනුම්දීම් හා පැමිණිල්

1. ප්‍රාදේශීය ලේකම්තුමා
2. ප්‍රාදේශීය සභාවේ, නගර සභාවේ සභාපති හෝ මහා නගර සභාවේ නගරාධීපති
3. දිස්ත්‍රික් ලේකම් /දිසාපති
4. දිස්ත්‍රික්කයේ සහකාර පලාත් පාලන කොමිෂනස්
5. අදාළ පලාතේ පලාත් පාලන කොමිෂනස්
6. රේඛ්‍ය සහකාර ලේකම් (විමර්ශනා)
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
වොරින්ටන් පෙදෙස
කොළඹ 07
දු.ක. 0112696211-13, 011 2676433, ගැක්ස් 011 2698429
7. අල්ලස් හෝ දූෂණ වේදනා විමර්ශන කොමිෂන් සභාව
අංක 36,
මලලස්කර මාවත,
කොළඹ 07.
Hot Line: 1954
දු.ක. 0112596362, 0112586257

ආණිත ගුන්ථ, ලේඛන හා මූලාශ්‍ර

1. 2006 රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය
2. 2012.01.05 දිනයේ, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය නිකුත් කළ රාජ්‍ය මුදල් වතුලේඛ 01/2012
3. ග්‍රැම්ය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන 2016 මැයෙන් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් 2016.03.24 දින නිකුත් කරන ලද අංක 02/2016 වතුලේඛය
4. දින 100 විශේෂ සංවර්ධන වැඩසටහනට සම්බාධී නිවාස හා සමෘද්ධී අමාත්‍යාංශය නිකුත් කළ ගම් නගා සිටුවීමේ වැඩපිළිවෙළ පිළිබඳ උපදෙස් සංග්‍රහය
5. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිකුත් කළ 2014 වර්ෂයේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ අත්වල
6. ශ්‍රී ලංකා ප්‍රංශන් සංවර්ධන සහයෝගිතාවය විසින් නිකුත්කළ තිරසාර සංවර්ධනයක් උදෙසා ක්ෂේත්‍ර තිළධාරී ධාරීතා ප්‍රවර්ධන වැඩසටහනට අභාෂ පූභුත්‍ර අත්පාන
7. සිංහල මාකස් බිඟස් විසින් ප්‍රතිර්වනය හා සංස්කරණය කරන ලද “පිවහ නුවතු” කෘතිය.
8. වික්සන් ජාතීන්ගේ සංවිධානය හා අනුබද්ධීත ආයතනයන්හි වෙබ් ඇඩ්වි

